



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1945/19 - 2015 දෙසැම්බර් මස 15 වැනි අඟහරුවාදා - 2015.12.15

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

එල්.ඩී.බී. 6/2011.

2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත

2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනතේ 26(1) වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 105 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය විසින් සාදනු ලබන රීති.

සභාපතිනිය,

ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය,

(ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය සඳහා සහ වෙනුවෙන් අත්සන් කරන ලදී.)

2015 දෙසැම්බර් මස 14 වැනි දින,
කොළඹ දී ය.

රීති

I වන කොටස

අදාළ වීම

- මෙම රීති 2015 ණය ගෙවීමේ හැකියාවේ සීමා (අවදානම් පදනම් වූ ප්‍රාග්ධන) රීති යනුවෙන් හඳුන්වනු ලැබේ.
- මෙම රීති 2016 ජනවාරි 1 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි පනත යටතේ ලියාපදිංචිවනු ලැබූ සෑම රක්ෂණකරුවකුට ම අදාළ වන්නේ ය.

II වන කොටස

නියමිත මූල්‍ය සම්පත්

- සෑම රක්ෂණකරුවකුම විසින් 2016 ජනවාරි මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අවම වශයෙන් 120% ක් වූ (මෙහි මින්මතු CAR යනුවෙන් සඳහන් කරනු ලබන) ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතයක් පවත්වාගෙන යා යුතු ය.
- සෑම රක්ෂණකරුවකුම විසින් 2016 ජනවාරි මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අවම වශයෙන් රුපියල් මිලියන පන්සියයක් වශයෙන් වූ (මෙහි මින්මතු TAC යනුවෙන් සඳහන් කරනු ලබන) පූර්ණ පවත්නා ප්‍රාග්ධනයක් පවත්වාගෙන යා යුතු ය.



5. (1) සෑම රක්ෂණකරුවකුම විසින් ම, ස්වකීය රක්ෂණ ව්‍යාපාරයේ ස්වභාවය, ප්‍රමාණය සහ සංකීර්ණභාවය සහ එකී ව්‍යාපාරය විසින් මුහුණ පෑ ඇති අවදානමද සැලකිල්ලට ගෙන, 3 වන සහ 4 වන රීතියට අගතිවිරහිතව සුදුසු CAR අනුපාතයන් ද ප්‍රමාණවත් TAC ප්‍රාග්ධනයක් ද පවත්වාගෙන යා යුතු ය.

(2) (1) වන ඡේදයේ විධිවිධානවලට අනුකූලවීමේ අරමුණින් සෑම රක්ෂණකරුවකුම ම, රක්ෂණකරු මුහුණ පෑ ඇති හෝ ඔහුට මුහුණ පෑමට සිදුවිය හැකි අවදානම් ද ඒවායේ අනොන්‍යත්වතාවයන් ද අඛණ්ඩ පදනමක් මත හඳුනාගැනීමට, නිර්ණය, නියාමනය කිරීමට සහ වාර්තා කිරීමට උචිත වූ ක්‍රමෝපාය, ක්‍රියාවලි සහ වාර්තා කිරීමේ පටිපාටි සහිත ප්‍රමාණවත් අවදානම් කළමනාකරණ පද්ධතියක් තිබිය යුතු ය.

6. (1) සෑම රක්ෂණකරුවකු ම විසින්, ස්වකීය රක්ෂණ ව්‍යාපාරයේ ස්වභාවය, ප්‍රමාණය සහ සංකීර්ණභාවය ද සහ එය මුහුණ පෑ ඇති අවදානම් ද සැලකිල්ලට ගෙන, අදාළ වර්ෂය තුළ අවම වශයෙන් කාර්තුවකට වරක් මෙම රීති යටතේ වූ රක්ෂණ ඔප්පු වගකීම් ඇතුළුව ස්වකීය වත්කම් සහ බැඳීම් තක්සේරු කරනු ලැබිය යුතු ය.

(2) සෑම රක්ෂණකරුවකු ම විසින් උපකල්පන, ගැලපීම්, අභ්‍යන්තර ආදර්ශක, කාල වකවානු, ක්‍රමවේද සහ තාක්ෂණ ශිල්ප ක්‍රම පිළිබඳ වූ තීරණ ඇතුළුව මේ රීති යටතේ යම් වැදගත් අභිමතානුසාරී තීරණ ගැනීමෙන් පසු සාධාරණ කාල සීමාවක් ඇතුළත තම ත්‍රෛමාසික සටහන්වල හෝ අන්‍යාකාරයෙන්, එකී වැදගත් අභිමතානුසාරී තීරණ පිළිබඳ පදනම, සහ ඒ සඳහා වූ සාධාරණීකරණයන් මණ්ඩලය වෙත දැනුම්දිය යුතු ය.

7. (1) තත්කාර්යය සඳහා මණ්ඩලය විසින් නිශ්චිතව දක්වනු ලබන ක්‍රමයට, සහ යම් කාලසීමාවක් ඇතුළත මෙම රීතිවලට එකඟව ක්‍රියාකිරීම පිළිබඳව සෑම රක්ෂණකරුවකු ම විසින් මණ්ඩලය වෙත දැනුම් දිය යුතු ය.

(2) අනුකූලව ක්‍රියා කිරීමේ සහතිකය පිළිබඳව යම් ස්වාධීන ජීවගණක වරයකුගෙන් හෝ මණ්ඩලය විසින් නිශ්චිතව දක්වනු ලබන සුදුසුකම් සහිත වෙනත් කුසලතා සහිත තැනැත්තකුගෙන් ලබාගත් උපකාරක ලේඛන රක්ෂණකරුගේ පිරිවැයෙන් සපයන ලෙස මණ්ඩලය විසින් රක්ෂණකරු වෙත නියම කරනු ලැබිය හැකි ය.

8. (1) යම් රක්ෂණකරුවකු 3 වන, 4 වන හෝ 5 වන රීතිය උල්ලංඝනය කර ඇති හෝ උල්ලංඝනය කිරීමට ඉඩ ඇති බවට විශ්වාස කිරීම සඳහා එකී රක්ෂණකරුට සාධාරණ හේතු ඇති අවස්ථාවක දී, එම රක්ෂණකරු විසින් හැකි පහසු ඉක්මණින් එම උල්ලංඝනය කිරීම හෝ අන්‍යාසන්න උල්ලංඝනය කිරීම පිළිබඳව ස්වකීය අධ්‍යක්ෂ මණ්ඩලය වෙත සහ මණ්ඩලය වෙත වාර්තා කරනු ලැබිය යුතු ය.

(2) ඉහත කී ආකාරයට 3, 4 හෝ 5 වන රීතියට අනුකූලව ක්‍රියාකිරීමට යම් රක්ෂණකරුවකු අපොහොසත් වී ඇති බවට හෝ අපොහොසත් විය හැකි බවට මණ්ඩලයේ අදහස වන අවස්ථාවක දී, තත්කාර්යය සඳහා මණ්ඩලය විසින් නිශ්චිතව දක්වනු ලබන ආකෘතියෙන් හෝ ආකාරයට ස්වකීය මූල්‍ය තත්ත්වය නැවත ස්ථාපිත කිරීම සඳහා සැලසුමක් ඉදිරිපත් කරන ලෙස මණ්ඩලය විසින් එම රක්ෂණකරු වෙත නියම කරනු ලැබිය හැකි ය.

(3) මණ්ඩලය විසින් නිශ්චිතව දක්වනු ලැබිය හැකි සුදුසුකම් සහිත ස්වාධීන ජීවගණක වරයකුගෙන් හෝ වෙනත් කුසලතා සහිත තැනැත්තකුගෙන්, සැලසුම පිළිබඳ උපකාරක මතයන් එම රක්ෂණකරුගේ පිරිවැයෙන් සපයන ලෙස මණ්ඩලය විසින් එම රක්ෂණකරුට නියම කරනු ලැබිය හැකි ය.

III වන කොටස

TAC සහ CAR නිශ්චය කිරීම

9. 13 වන රීතියේ විධිවිධානවලට යටත්ව, TAC යනු 12 වන රීතිය මගින් නියම කර ඇති අඩු කිරීම් වලින් පසුව රක්ෂණකරුවකුගේ සම්පූර්ණ 1 වන සහ 2 වන ප්‍රාග්ධන පන්තිය වේ.

10. 1 වන ප්‍රාග්ධන පන්තිය පහත සඳහන් දෑ වලින් සමන්විත වේ :-

(අ) නිකුත් කළ සහ සම්පූර්ණයෙන් ගෙවා නිම් සාමාන්‍ය කොටස් සහ කොටස් වාරික ;

(ආ) ප්‍රාග්ධන සංචිත ;

(ඇ) ගෙවා නිම් සමුච්චිත නොවන නිදහස් කළ නොහැකි වරණීය කොටස් ;

(ඈ) පහත දැක්වෙන කරුණු පිළිබඳ සලකා බලා සකස් කරනු ලබන ගලපනලද රඳවාගත් ඉපැයුම් හෝ එක්රැස් වූ පාඩු; එනම් -

- (i) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති යටතේ නියම කරනු ලැබිය හැකි හෝ අවසර දෙනු ලැබිය හැකි විකුණුම් සඳහා පවතින සංචිත පිළිබඳව කරනු ලබන ගැලපීම්. (සාධාරණ, අගය අහිමි වීම් සඳහා ගලපන ලද) ;
- (ii) මෙම රීති යටතේ ගණනය කරන ලද සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති යටතේ ගණනය කරන ලද අගයන් අතර වත්කම් හෝ බැරකම් වෙනස සඳහා කරනු ලබන ගැලපීම්. (ධන හෝ ඍණ)
- (iii) වෙනත් යම් සාධාරණ අගය අඩුවීම. (ඉහත (i) සහ (ii) යටතට නොගන්නා ලද)
- (ඉ) දීර්ඝ කාලීන රක්ෂණ අරමුදලේ වෙන් නොකරන ලද තක්සේරු අතිරික්තය ; එනම්, තවමත් රක්ෂණ ඔප්පු හිමියන් සහ කොටස් හිමියන් අතර බෙදා වෙන් නොකරන ලද අතිරික්තය ; සහ
- (ඊ) දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් වන විට, පහත දැක්වෙන දේවල් උපරිමයක් වශයෙන් නිශ්චය කරනු ලබන සහායාගී රක්ෂණ ඔප්පු වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන විභව අනාගත බෝනස් මුදල්වලින් 50% ක් ; එනම්
 - (i) ශුන්‍ය අගය ; සහ
 - (ii) 34 වන රීතිය (සහභාගී රක්ෂණ ඔප්පු) ප්‍රකාරව ගණනය කරනු ලබන ප්‍රතිරක්ෂණ ශුද්ධ අගය වන සහතික කරන ලද ප්‍රතිලාභ වගකීම් සහ සම්පූර්ණ ප්‍රතිලාභ වගකීම් අතර වෙනස.

11. 2 වන පංතියේ ප්‍රාග්ධනය පහත සඳහන් දැවලින් සමන්විත වේ :-

- (අ) සමුච්චිත මුදවා ගත නොහැකි වරණීය කොටස් ;
- (ආ) මුදවා ගත හැකි වරණීය කොටස් ;
- (ඇ) විධානාත්මක ප්‍රාග්ධන ණය කොටස් සහ වෙනත් සමාන ප්‍රාග්ධන සාධන පත්‍ර ;
- (ඈ) ස්වයං - වෙන් කළ දේපල සහ වෙනත් දේපල ආයෝජන සඳහා වූ සංචිත නැවත තක්සේරු කිරීම ;
- (ඉ) රඳවාගත් ඉපැයුම් බැහැර කළ ආදායම් සංචිත ;
- (ඊ) මුදවා ගත නොහැකි අතුරු ණය ; සහ
- (උ) අතුරු ණය ; එනම්
 - (i) අවම වශයෙන් අවුරුදු පහක කාලයක් සඳහා වූ අතුරු ණය ;
 - (ii) ඇප රහිත අතුරු ණය ; සහ
 - (iii) ගෙවීම් මගින් රක්ෂණකරුවන්ගේ CAR අගය 3 වන රීතියේ නිශ්චිතව දක්වා ඇති ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතයට වඩා පහළ අගයන් ගන්නේ නම් හෝ ඊට පහළ අගයක් තුළ රඳාපවත්නේ නම්, (මෙහි මින්මතු “RCAR” යනුවෙන් සඳහන් කරනු ලබන) (කල්පිරීමේ දී පවා) පොළිය හෝ මුළු මුදල ගෙවීමෙන් වළක්වාලනු ලබන අවහිර කිරීමකට යටත්වූ අතුරු ණයක්.

12. TAC අගය නිශ්චය කිරීමේ දී, රක්ෂණකරුවන් විසින් 1 වන ශ්‍රේණියේ සම්පූර්ණ ප්‍රාග්ධනයෙන් සහ 2 වන ශ්‍රේණියේ මුළු ප්‍රාග්ධනයෙන් පහත සඳහන් දේ අඩු කරනු ලැබිය යුතු ය :- එනම්

- (අ) ප්‍රාග්ධන වියදම් ඇතුළුව කීර්තිනාමය සහ වෙනත් ස්පර්ශකළ නොහැකි වත්කම් ;
- (ආ) ආවේශ්‍ය කළ නොහැකි ඉඩම්, ගොඩනැගිලි, වෙනත් නිශ්චල දේපල, පිරිසක සහ උපකරණ ;
- (ඇ) අනුයෝජිත ශේෂයන් සහ කාර්යමණ්ඩල ණය හැර, ආවේශ්‍ය කළ නොහැකි ණය සහ අත්තිකාරම් ;
- (ඈ) විලම්භනය කරන ලද ආදායම් බදු වත්කම් ;
- (ඉ) පූර්ව ගෙවීම් ;
- (ඊ) භාණ්ඩ ලේඛනය ;
- (උ) ලැබීමට ඇති බදු ;
- (ඌ) ණය පහසුකම් සඳහා උපකාරක වශයෙන් ඇපයට තබා ඇති වත්කම් ;
- (එ) තමාගේම ප්‍රතිලාභය සඳහා රක්ෂණකරු විසින් දරනු ලබන රක්ෂණ ඔප්පු යටතේ ලැබීමට ඇති හිමිකම් පෑම් ;
- (ඵ) සහ රක්ෂණ ගිවිසුම් යටතේ ලැබීමට ඇති හිමිකම් පෑම් ;
- (ඹ) 1 වන වගුවේ 1 වන තීරයේ ලැයිස්තු ගත කර ඇති වත්කම් කාණ්ඩයට අයත් නොවන කොටස් ආයෝජන ;
- (ඪ) විවක්ෂණ ලෙස ක්‍රමවත් කරන ලද මූල්‍ය ආයතන වන්නා වූ සාපේක්ෂ පුද්ගලයන් වෙත කරන ලද කොටස් ආයෝජන ;
- (ක) බලපත්‍රලාභී කොටස් වෙළඳ පොලක ලැයිස්තු ගත නොකරන ලද සාපේක්ෂ පුද්ගලයන් වෙත කරන ලද ආයෝජන
- (ග) ප්‍රතිරක්ෂණකරුට අයවිය යුතු මුදල්වලට එරෙහිව හිලවී කිරීමෙන් පසුව, මාස හයකට වැඩි කාලයක් තිස්සේ නොගෙවා පවත්නා වූ ද, ප්‍රතිරක්ෂණකරුවකුගෙන් ලැබීමට ඇත්තා වූ ද, ධන ශුද්ධ මුදල් ප්‍රමාණයන් ; සහ
- (ච) පොදු රක්ෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් වන විට, උකස් ණය.

13. TAC අගය තීරණය කිරීමේ දී, 2 වන ශ්‍රේණියේ ප්‍රාග්ධනය 1 වන ශ්‍රේණියේ ප්‍රාග්ධනයෙන් 50% ක් නොඉක්මවිය යුතු ය.

14. සෑම රක්ෂණකරුවකු ම විසින් පහත දැක්වෙන සූත්‍රය භාවිතා කරමින් CAR අනුපාතය නිශ්චය කරනු ලැබිය යුතු ය :-

VII වන කොටසේ රීති ප්‍රකාරව RCR නිශ්චය කරනු ලබන අවස්ථාවක දී,

$$CAR = (TAC / RCR) \times 100$$

IV වන කොටස

ආවේශ කරනු ලැබිය හැක වත්කම්, වත්කම් සීමා සහ වත්කම් තක්සේරු කිරීම

15. (1) CAR අනුපාතය නිශ්චය කිරීමේ කාර්යය සඳහා, දෙවැනි තීරයේ නිශ්චිතව සඳහන් සමස්තයට හෝ උපසීමාවලට යටත්ව, 1 වන වගුවේ පළමුවන තීරයේ ලැයිස්තුගත කොට ඇති කාණ්ඩයේ වූ වත්කම්, රක්ෂණකරුවකුගේ ආවේශ කරනු ලැබිය හැකි වත්කම්වල (කොටස් හිමියෙකුගේ අරමුදලේ ඇති ආවේශ කරනු ලැබිය හැකි වත්කම් ඇතුළුව) මුළු අගයේ උපරිම ප්‍රතිශතය සීමාව දක්වා අවසර දෙනු ලැබේ.

(2) (3) වන ඡේදයේ සඳහන් විධිවිධානවලට යටත්ව සහ (1) වන ඡේදයේ සඳහන් විධිවිධානවල කුමක් සඳහන් වුව ද :-

- (අ) ණය සුරකුම්පත් ;
- (ආ) බැංකුවක් විසින් නිකුත් කරනු ලබන සංයුක්ත ණය ;
- (ඇ) සමාගමක් විසින් නිකුත් කරනු ලබන සංයුක්ත ණය ;
- (ඈ) වත්කම් සුරකුම්පත් ; හෝ
- (ඉ) බැංකුවක හෝ මූල්‍ය සමාගමක පොළිය දරනු ලබන තැන්පතු ;
- (අ) ශ්‍රී ලංකාවේත් බැහැරව හෝ ශ්‍රී ලංකාවෙන් බැහැර පිහිටුවා ඇති යම් සමාගමක් විසින් නිකුත් කරනු ලැබුවේ නම්, පහත දැක්වෙන ආකාරයට අඩු නොවන පරිදි තක්සේරු කිරීමේ දිනයට පෙරාතුව වූ මාස දහඅටක කාලසීමාව තුළ දී අවස්ථාවෝචිත පරිදි එම වත්කම හෝ ආස්ථිත්වය විසින් එයට පවරා ඇති (මෙහි මින් මතු "ආයෝජන ශ්‍රේණි තක්සේරුව" යනුවෙන් සඳහන් කරනු ලබන) ණය තක්සේරුවක් පවත්වාගෙන යන්නේ නම් පමණක්, වත්කම් ආවේශ කරනු ලැබිය යුතු ය :- එනම් -
 - (i) මෙහි උපලේඛනයේ "අ" කොටසේ සඳහන් ආශ්‍රිත ණය තක්සේරු නියෝජිත ආයතනය සඳහා නිශ්චිතව දක්වා ඇති තක්සේරුවක් ; හෝ
 - (ii) මණ්ඩලය විසින් අනුමතකර ඇති ණය තක්සේරු නියෝජිත ආයතනයකින් ලබාගත් සමාන තක්සේරුවක් ; හෝ
- (ආ) ශ්‍රී ලංකාවේ දී හෝ යම් සමාගමක් විසින් නිකුත් කරනු ලැබුවේ නම් හෝ, පහත දැක්වෙන තක්සේරු කිරීමට අඩුනොවූ සහ, තක්සේරු කිරීමේ දිනයට පෙරාතුවම වූ මාස දහඅටක කාලසීමාව තුළ දී අවස්ථාවෝචිත පරිදි එම වත්කම හෝ සමාගම විසින් එයට පවරා ඇති "ආයෝජන ශ්‍රේණි තක්සේරුවක්" පවත්වාගෙන යන්නේ නම් ද පමණක්, වත්කම් ආවේශ කරනු ලැබිය යුතු ය ; එනම්
 - (i) මෙහි උපලේඛනයේ "ආ" කොටසේ සඳහන් ආශ්‍රිත ණය තක්සේරු කිරීමේ නියෝජිත ආයතනයක් සඳහා නිශ්චිතව දක්වා ඇති තක්සේරුව ; හෝ
 - (ii) 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පනත යටතේ ලියාපදිංචි වී ඇති ණය තක්සේරු කිරීමේ නියෝජිත ආයතනයකින් ලැබෙන සමාන තක්සේරුවක්.

(3) (2) වන ඡේදයේ විධිවිධාන, ආශ්‍රිත පාර්ශ්වවල හෝ ලැයිස්තුගත නොකළ ආස්ථිත්වයක සහ කොටස් හිමියන්ගේ අරමුදලේ දරනු ලබන සංයුක්ත ණයවල දරනු ලබන ආයෝජන සඳහා අදාළ නොවේ.

1 වන වගුව

ආවේශ වත්කම් හා සීමාවන්

ආවේශ වත්කම් කාණ්ඩය			උපරිම ප්‍රතිශතය
(අ)	(i)	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන රජයේ සුරකුම්පත් ;	100%
	(ii)	ශ්‍රී ලංකා රජය විසින් සම්පූර්ණයෙන් වගකියනු ලබන ණය සුරකුම්පත්/	
(ආ)	(i)	විදේශ රජයක් හෝ විදේශ රජයක මහ බැංකුවක් විසින් නිකුත් කළ හෝ සම්පූර්ණයෙන් වගකියනු ලබන ණය සුරකුම්පත් ; සහ	20%
	(ii)	සාධන පත්‍රය සඳහා ආයෝජන ශ්‍රේණි අනුප්‍රමාණයක් දරනු ලබන ණය සුරකුම්පත්	
(ඇ)		බලපත්‍රලාභී කොටස් වෙළඳ පොලක ලැයිස්තුගත කර ඇති (සාපේක්ෂ පුද්ගලයකු නොවන්නා වූ) සමාගමක සාමාන්‍ය කොටස්.	සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරයක් සඳහා - 30% ; දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරයක් සඳහා - 40% ;
(ඈ)	(i)	සාධන පත්‍රය සඳහා ආයෝජන ශ්‍රේණි තක්සේරුවක් පවත්වාගෙන යනු ලබන ; හෝ	1 වන වගුවේ (ඇ) (ඉ) (ඊ) සහ (උ) ඡේදවල සඳහන් සංයුක්ත ණය සඳහා 60% වූ සමස්ත සීමාවකට යටත්ව, සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය සඳහා 60% ක්.

1 වන වගුව (සම්බන්ධිතයි)

ආවේශ්‍ය වත්කම් හා සීමාවන්

ආවේශ්‍ය වත්කම් කාණ්ඩය			උපරිම ප්‍රතිශතය
	(ii)	(සාපේක්ෂ පුද්ගලයකු නොවන) ආයෝජන ශ්‍රේණි තක්සේරුවන් දරන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින් නිකුත් කරනු ලබන ඇපකරයක් මගින් වගකියනු ලබන ; හෝ	1 වන වගුවේ (අ) (ඉ) (ඊ) සහ (උ) ඡේදවල සඳහන් සංයුක්ත ණය සඳහා 50% වූ සමස්ත සීමාවකට යටත්ව, දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරය සඳහා 50% ක්.
	(iii)	බහුපාර්ශ්වික නියෝජිත ආයතනයක් විසින් නිකුත් කරනු ලබන ඇපකරයක් මගින් වගකියනු ලබන ; (සාපේක්ෂ පුද්ගලයකු නොවන්නා වූ) බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින් නිකුත් කරනු ලබන (බැඳුම්කර, සෘණ පත්‍ර, වාණිජ පත්‍ර සහ සමාන නිත්‍යානුකූල මූල්‍ය ලේඛන ඇතුළුව) සංයුක්ත ණය.	
(ඉ)		බලපත්‍රලාභී කොටස් හුවමාරුවක ලැයිස්තු ගත කරන ලද (බැඳුම්කර, වාණිජ පත්‍ර සහ සමාන නිත්‍යානුකූල මූල්‍ය ලේඛන ඇතුළුව) (සාපේක්ෂ පුද්ගල ණය නොවන්නා වූ) සංයුක්ත ණය	1 වන වගුවේ (අ) (ඉ) (ඊ) සහ (උ) ඡේදවල සඳහන් සංයුක්ත ණය සඳහා අවස්ථාවෝචිත පරිදි 60% හෝ 50% ක සමස්ත සීමාවකට යටත්ව 10% ක්.
(ඊ)	(i)	සමාගමක් විසින් නිකුත් කළ ; සහ	1 වන වගුවේ (අ) (ඉ) (ඊ) සහ (උ) ඡේදවල සඳහන් සංයුක්ත ණය සඳහා අවස්ථාවෝචිත පරිදි 60% හෝ 50% ක සමස්ත සීමාවකට යටත්ව 10% ක්.
	(ii)	සාධන පත්‍රය සඳහා ආයෝජන ශ්‍රේණි තක්සේරුවක් සහිත, (බැඳුම්කර, වාණිජ පත්‍ර සහ සමාන නිත්‍යානුකූල මූල්‍ය ලේඛන ඇතුළුව) (සාපේක්ෂ පුද්ගල ණය නොවන්නා වූ) සංයුක්ත ණය.	
(උ)	(i)	අවස්ථාවෝචිත පරිදි මුල් මුදල සහ පොළිය හෝ කල් පිරීමේ අගය, ආයෝජන ශ්‍රේණි තක්සේරුවක් පවත්වාගෙන යනු ලබන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින් සම්පූර්ණයෙන් සහතික කරනු ලබන, නැතහොත්	1 වන වගුවේ (අ) (ඉ) (ඊ) සහ (උ) ඡේදවල සඳහන් සංයුක්ත ණය සඳහා අවස්ථාවෝචිත පරිදි 60% හෝ 50% ක සමස්ත සීමාවකට යටත්ව 10% ක්.
	(ii)	බලපත්‍රලාභී තොග වෙළඳපොළක ලැයිස්තුගත කරන ලද සමාගමක් විසින් නිකුත් කරනු ලැබූ සහ සාධනපත්‍රය සඳහා ආයෝජන ශ්‍රේණි තක්සේරුවක් පවත්වාගෙන යනු ලබන සමාගමක් විසින් නිකුත් කරනු ලබන ; (සාපේක්ෂ පුද්ගලයන් විසින් නිකුත් කරන ලද හෝ සහතික කරන ලද හෝ සුරකුම්පත් හැර) වත්කම් සුරැකුම්පත්.	
(ඌ)		ආයෝජන ශ්‍රේණි තක්සේරුවක් පවත්වාගෙන යනු ලබන බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් සමග පවත්වාගෙන යනු ලබන පොළී දරන තැන්පතු.	වගුවේ (ඌ) සහ (එ) ඡේදවල සඳහන් පොළිය දරන තැන්පතු සඳහා වූ 40% ක සමස්ත සීමාවකට යටත්ව, 40% ක්.
(එ)	(i)	බලපත්‍රලාභී කොටස් වෙළඳපොළක ලැයිස්තුගත කරන ලද ; සහ	1 වගුවේ (ඌ) සහ (එ) ඡේදවල සඳහන් පොළිය දරන තැන්පතු සඳහා වූ 40% ක සමස්ත සීමාවකට යටත්ව, 10% ක්.
	(ii)	ආයෝජන ශ්‍රේණි තක්සේරුවක් දරනු ලබන බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් සමග වූ පොළී දරන තැන්පතු.	
(ඒ)		මණ්ඩලය විසින් පනවනු ලැබිය හැකි යම් සීමාකිරීම්වලට යටත්ව, මෙම වගුවේ වෙනත් වත්කම් කාණ්ඩවල ඇතුළත් කර නොමැති, වෙනත් මුදල් සහ මුදල් සාම්‍ය.	4%

1 වන වගුව (සම්බන්ධිතයි)

ආවේශය වත්කම් හා සීමාවන්

ආවේශය වත්කම් කාණ්ඩය		උපරිම ප්‍රතිශතය
(ඔ)	රක්ෂණකරු විසින් පදිංචිව සිටින බදු ගෙවීමෙන් නිදහස් ඉඩම් සහ ගොඩනැගිලි.	සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය සඳහා 10%. දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරය සඳහා 15%.
(ඔ)	ආයෝජන කාර්ය සඳහා වූ බදු ගෙවීමෙන් නිදහස් ඉඩම් සහ ගොඩනැගිලි.	සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය සඳහා 10%. දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරය සඳහා 15%.
(ඔආ)	ප්‍රඥාන්විත ලෙස විධිමත් කරන ලද මූල්‍ය සමාගම් හැර, බලපත්‍රලාභී කොටස් වෙළඳපොළක් වෙත ලැයිස්තුගත කරන ලද්දාවූ, සාපේක්ෂ පුද්ගලයන් වෙත කරන ලද ආයෝජන.	7.5% එහෙත්, කවර හෝ තනි නිරාවරණයකි රීමක් 5% ක් ඉක්මවිය නොහැකි වේ.
(ක)	කොටස් හිමියන්ගේ අරමුදල්වල දරනු ලබන (සාපේක්ෂ පුද්ගලයන් වෙත කරනු ලබන) ලැයිස්තුගත නොකළ කොටස් සහ සංයුක්ත ණය ආයෝජන.	5%
(ග)	කොටස් හිමියන්ගේ අරමුදල් වල දරනු ලබන ශ්‍රේණිගත නොකළ සංයුක්ත ණය ආයෝජන	5%
(ච)	ඒකක භාර සහ අනෝන්‍ය අරමුදල්.	25%
(ඡ)	බලපත්‍රලාභී වානිජ බැංකුවක හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක ආරක්ෂිත භාරයේ තබා ඇති රන් භාණ්ඩ.	20%
(ට)	රක්ෂණකරුගෙන් ප්‍රතිරක්ෂණකරුට අයවිය යුතු මුදල් හිලවී කිරීමෙන් පසුව මාස 6 කට වැඩි නොවන කාලයක් සඳහා ප්‍රතිරක්ෂණකරුවන්ගෙන් ලැබිය යුතු ධන ශුද්ධ මුදල් ප්‍රමාණ.	100%
(ඩ)	දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාර සඳහා රක්ෂණ ඔප්පුවේ පැවරුම් අගය නොඉක්මවන්නාවූ හිඟ රක්ෂණ ඔප්පු ණය.	100%
(ණ)	දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාර සඳහා, දින තිහකට නොවැඩි කාලයක් හෝ රක්ෂණ ඔප්පුව යටතේ වාරිකය ගෙවිය යුතු කාලය ඇතුළත නොගෙවා පවතින උපචිත වූ රක්ෂණ වාරික (හෝ රක්ෂණ වාරික මුදල්).	100%
		100%
(න)	සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය සඳහා රක්ෂණ ඔප්පුව ආරම්භයේ සිට දින හැටකට වැඩිනොවන කාලයක් සඳහා හිඟව පවතින උපචිත රක්ෂණ වාරික මුදල්.	100%
(ද)	සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය සඳහා 2010.12.31 දින වන විට මණ්ඩලය විසින් අනුමත කරනු ලැබූ නිශ්චල දේපල මත උකස් ණය.	20%, නමුත් දඩ තක්සේරු රීති මත පදනම් ව, කිසිදු එක් නිරාවරණ කිරීමක් සුරකුම් වටිනාකමින් 80% ක් නොඉක්මවිය යුතු ය. (යම් අතිරික්තයක් TAC වලින් අඩුකළ යුතු ය.)

16. 1 වන වගුවේ 1 වන තීරයේ සඳහන් යම් නිශ්චිත කාණ්ඩයකට අයත් සියලු වත්කම් එක්ව ගත්කළ, 2 වන තීරයේ සඳහන් අදාළ ආවේශය සීමාව ඉක්මවන්නේ නම්, රක්ෂණකරුවන් විසින්,

(අ) (ආ) ඡේදයේ විධිවිධාන අදාළවේ නම් මිස, සීමාවට පැමිණෙන තෙක්, අවම ණය ප්‍රමාණය කිරීම සහිත වත්කම් ප්‍රවර්ධනාත්මකව බැහැර කළ යුතු ; සහ

(ආ) වත්කම් ප්‍රමාණය කොට නොමැති වත්කම් කාණ්ඩයක දී, උපරිම අවදානම් සටහනක් සහිත වත්කම් ප්‍රවර්ධනාත්මකව බැහැර කළ යුතු

අතර බැහැරකළ වත්කම් හෝ අර්ධ වත්කම්, වත්කම් ලෙස ආවේශය නොවිය යුතු ය.

17. 15 (2) ඊතියේ විධිවිධානවල කුමක් සඳහන් වුව ද, රක්ෂණකරු විසින් පනතේ 25 (3) වගන්තිය යටතේ මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන ඇත්නම් මිස, ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි වත්කම් ආවේශය වත්කම් නොවිය යුතු ය.

18. බැඳීමිවලට යටත් වත්කම් ආවේශය නොවිය යුතු අතර, CAR අනුපාතය ගණනය කිරීමේ දී, බැඳීමිවලට යටත් වත්කම් සම්බන්ධයෙන් වූ අනුරූප වගකීම් ගණනය කරනු නොලැබිය යුතු ය.

19. (1) (2) වන ඡේදයේ සඳහන් විධිවිධානවලට යටත්ව, CAR ගණනය කිරීමේ කාර්ය සඳහා, 2 වන තීරයේ සඳහන් සාපේක්ෂ තක්සේරු මූලධර්ම ප්‍රකාරව අලෙවි සංගණන ප්‍රවේශයක් භාවිතා කරමින් 2 වන වගුවේ 1 වන තීරයේ ලැයිස්තුගත කර ඇති කාණ්ඩවලට අයත් ආවේශය වත්කම් රක්ෂණකරු විසින් තක්සේරු කරනු ලැබිය යුතු ය.

(2) සෑම රක්ෂණකරුවකු ම විසින් අලෙවි සංගණන ප්‍රවේශයන් භාවිතා කරමින් හෝ අලෙවි සංගණන ප්‍රවේශයක් සාධාරණ ලෙස යොදාගත නොහැකිනම්, ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති භාවිතා කරමින් 2 වන වගුවේ 1 වන තීරයේ ලැයිස්තුගත කර නොමැති කාණ්ඩවලට අයත් වත්කම්, තක්සේරු කරනු ලැබිය යුතු ය.

2 වන වගුව

වත්කම් තක්සේරු කිරීම

	වත්කම් කාණ්ඩය (1 වන වගුව අනුව)	තක්සේරු මූලධර්ම
(අ)	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන රජයේ සුරකුම්පත් සහ ශ්‍රී ලංකා රජය විසින් සම්පූර්ණයෙන් සහතික කරනු ලබන ණය සුරකුම්පත්.	1. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කරන ලද සතිපතා ආර්ථික දර්ශක මගින් සපයන ලද මූලික වෙළඳපල ගණුදෙනුකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ඉතාම මෑතකාලීන සාමාන්‍ය ගැණුම් මිල, හෝ 2. ඉතාම මෑතකාලීන වෙළඳපල මිලක් නොමැති නම් ඇස්තමේන්තුකළ උපලබ්ධික වටිනාකම.
(ආ)	ණය සුරකුම්පත්	නිකුත් කරන්නා හෝ ඇපකරු විසින් සහතික කළ සහ නිකුත් කරන ලද ඉතාම මෑත කාලීනව ප්‍රසිද්ධ කරන ලද ගැණුම් මිල.
(ඇ)	සමාගමක සාමාන්‍ය කොටස්	කොළඹ කොටස් වෙළඳපොල මත අවසන්වරට වෙළඳාම් කරන ලද කොටස්වලට අනුව පවත්නා වෙළඳ මිල.
(ඈ)	සංයුක්ත ණය	නම් කරන ලද නම්, කොළඹ කොටස් වෙළඳපල මත අවසන්වරට වෙළඳාම් කරන ලද කොටස්වලට අනුව පවත්නා වෙළඳ මිල. නම් නොකරන ලද නම්, - පවත්නා පොළී අනුපාතික ප්‍රමාණයක් සහ ණයෙන් අපේක්ෂිත මුදල් සංචරණය සැලකිල්ලට ගෙන සකස් කරනු ලබන ශුද්ධ උපබ්ධික අගය.
(ඉ)	වත්කම් සුරකුම්පත්	ඉහත සඳහන් වෙනත් සංයුක්ත ණය සම්බන්ධයෙන් වූ ආකාරයට.
(ඊ)	පොළී දරන තැන්පතු	උපරිත වූ පොළිය ඇතුළුව තැන්පතු වටිනාකම.
(උ)	වෙනත් මුදල් සහ මුදල් සාමාන්‍ය	නියම ප්‍රමාණය.

2 වන වගුව (සම්බන්ධිතයි)

වත්කම් තක්සේරු කිරීම

	වත්කම් කාණ්ඩය (1 වන වගුව අනුව)	තක්සේරු මූලධර්ම
(උෟ)	සිත්තකර ඉඩම් සහ ගොඩනැගිලි	මණ්ඩලය විසින් අනුමත කරන ලද සුදුසුකම්ලත් දේපල තක්සේරුකරුවකු විසින් ලබාදෙන ඇස්තමේන්තුවක් පදනම්වූ උපලබ්ධික වටිනාකම.
(එ)	සාපේක්ෂ පුද්ගලයන් වෙත කරන ලද ආයෝජන	නම් කරන ලද නම් - කොළඹ කොටස් වෙළඳපොළ මත අවසන්වරට වෙළඳාම් කරන ලද කොටස්වලට අනුව පවත්නා වෙළඳ මිල. නම් නොකරන ලද නම් - පවත්නා පොළී අනුපාතික ප්‍රමාණයන් සහ ණයෙන් අපේක්ෂිත මුදල් සංවරණය සැලකිල්ලට ගෙන සකස් කරනු ලබන ශුද්ධ උපලබ්ධික අගය.
(ඒ)	කොටස් හිමියන්ගේ අරමුදල්වල දරනු ලබන ලැයිස්තු ගත නොකළ හිමිකරු සහ සංයුක්ත ණය	ඇස්තමේන්තු කළ උපලබ්ධික අගය
(ඔ)	කොටස් හිමියන්ගේ අරමුදල්වලට දරනු ලබන අනුප්‍රමාණ නොකළ සංයුක්ත ණය	ඇස්තමේන්තු කළ උපලබ්ධික අගය
(ඔ)	ඒකක භාර සහ අන්‍යෝන්‍ය අරමුදල්	ඒකක භාරය හෝ අන්‍යෝන්‍ය අරමුදල් විසින් මිල ඉදිරිපත් කරන ලද ඉතාම මෑතකාලීන, බාහිර කළමනාකාරීත්ව ගැනුම් මිල.
(ක)	බැංකුවක සුරක්ෂිත භාරයේ තබන ලද රන් භාණ්ඩ	වෙළඳ මිල සහ ඇස්තමේන්තු කළ උපලබ්ධික අගය යන දෙකෙන් වඩා අඩු අගය.
(ග)	ප්‍රතිරක්ෂණකරුවන්ගෙන් ලැබීමට ඇති ශුද්ධ මුදල් ප්‍රමාණ	බොල්ණය සහ අවිනිශ්චිත ණය සඳහා වූ වෙන් කිරීම් අඩුකිරීමෙන් පසුව ලැබීමට ඇති ශුද්ධ මුදල්.
	හිඟ රක්ෂණ ඔප්පු ණය	ශුද්ධ උපලබ්ධික අගය.
	හිඟ රක්ෂණ වාරික	නියම මුදල් ප්‍රමාණ
	නිශ්චල දේපළ මත උකස් ණය	ඇස්තමේන්තු කළ උපලබ්ධික අගය.

V වන කොටස

වගකීම් තක්සේරු කිරීම

20. (1) CAR අනුපාතය ගණනය කිරීමේ කාර්යය සඳහා, රක්ෂණකරුවන් විසින් මේ කොටසේ විධිවිධාන ප්‍රකාරව අලෙවි සංගණන පදනම් මත රක්ෂණ වගකීම් තක්සේරු කරනු ලැබිය යුතු ය.

(2) සෑම රක්ෂණකරුවකුම විසින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති ප්‍රකාරව රක්ෂණ නොවන වගකීම් තක්සේරු කරනු ලැබිය යුතු ය.

21. (1) සෑම රක්ෂණකරුවකුම විසින් පහත සඳහන් සූත්‍රය භාවිතා කරමින් දීර්ඝ කාලීන රක්ෂණ වගකීම් තක්සේරු කරනු ලැබිය යුතු ය :-

දීර්ඝ කාලීන රක්ෂණ වගකීම් = හොඳම ඇස්තමේන්තු ගත (BE)

දීර්ඝ කාලීන වාර වගකීම් + අහිතකර වෙනස්වීම් (RM) සඳහා වූ අවදානම් ආන්තිකය.

(2) සෑම රක්ෂණකරුවකුම විසින් පහත සඳහන් සූත්‍රය භාවිතා කරමින් සාමාන්‍ය රක්ෂණ වගකීම් තක්සේරු කරනු ලැබිය යුතු ය :-

$$\begin{aligned} \text{හිමිකම් වගකීම (CL)} &= \text{BE හිමිකම් වගකීම} + \text{RM හිමිකම් වගකීම} ; \\ \text{රක්ෂණවාරික වගකීම (PL)} &= \text{Max} \{ \text{UPR}, [\text{BE (URR)} + \text{RM (URR)}] \} ; \text{සහ} \end{aligned}$$

UPR යන්නෙන් උපයනු නොලැබූ රක්ෂණ වාරික සංචිත ද, URR යන්නෙන් කල් අවසන් නොවූ අවදානම් සංචිත ද භාවිතා වන අවස්ථාවන්හි දී.

සාමාන්‍ය රක්ෂණ වගකීම = හිමිකම්පෑම් වගකීම - රක්ෂණ වාරික වගකීම.

22. (1) මේ කොටසේ විධිවිධානවලට යටත්ව, BE වගකීම යනු 32 වන ඊතිය මගින් නියමකර ඇති අවදානමින් තොර පොලී අනුපාතක ඉපයුම් වක්‍රය භාවිතා කරමින් ගණනය කරනු ලබන සියලු අනාගත මුදල් සංචරණ ප්‍රමාණයන්ගේ වර්තමාන BE අගය වේ.

(2) (3) වන ඡේදයේ විධිවිධානවලට යටත්ව, රක්ෂණකරුවන් විසින් තත්කාලයේ බලපවත්වන රක්ෂණ ඔප්පු යටතේ වගකීම් නිරාකරණය කිරීම සඳහා අවශ්‍ය වන සියලු අභ්‍යන්තර සහ බාහිර ප්‍රමාණයන් ආවරණය කරමින් විට්ටම් කළ මුදල් ප්‍රමාණ ප්‍රවේශයක් භාවිතා කරමින් BE වගකීම ගණනය කරනු ලැබිය යුතු ය.

(3) සෑම දීර්ඝ කාලීන රක්ෂණකරුවකු ම විසින් :-

- (අ) සහභාගී නොවන රක්ෂණ ඔප්පු වල වගකීම ගණනය කිරීම සඳහා ;
- (ආ) සහභාගීත්ව රක්ෂණ ඔප්පුවල සහතික කළ ප්‍රතිලාභ පිළිබඳ වගකීම ගණනය කිරීම සඳහා ; සහ
- (ඇ) ඒකක සම්බන්ධිත දීර්ඝ කාලීන රක්ෂණ ඔප්පුවල ඒකක නොවන සම්බන්ධිත වගකීම් ගණනය කිරීම සඳහා දළ රක්ෂණවාරික තක්සේරු ක්‍රමවේදයකට සමාන වන වට්ටම්කළ මුදල් සංචරණ ප්‍රවේශයක් භාවිතා කළ යුතු ය.

23. 24 වන ඊතියේ සඳහන් විධිවිධානවලට යටත්ව, අදාළ අනාගත මුදල් සංචරණ සඳහා :-

- (අ) අනාගත රක්ෂණ වාරික, ගාස්තු සහ අයකිරීම් ;
- (ආ) පරිපාලන වියදම්, කොමිස් වියදම් ආයෝජන කළමනාකරණ වියදම්, සහ හිමිකම් කළමනාකරණ වියදම් ;
- (ඇ) හිමිකම්පෑම් ගෙවීම් ; සහ
- (ඈ) දීර්ඝ කාලීන රක්ෂණ ඔප්පු සඳහා වන මරණ, ජීවිත ගලවා ගැනීමේ, බරපතල රෝගාබාධ සහ ආබාධිත ප්‍රතිලාභ ඇතුළට කල්පසුවීම, පවාරණය, රක්ෂණ වාරික අඛණ්ඩව නොගෙවීම හෝ වෙනත් අසම්භාව්‍ය සිද්ධි යටතේ ගෙවිය යුතු ප්‍රතිලාභ ;

ඇතුළත් වේ.

24. අනාගත පෙර බදු මුදල් සංචරණවල වර්තමාන අගයේ BE නිශ්චය කිරීමේ දී, රක්ෂණකරුවන් විසින් පහත සඳහන් කාරණා බැහැර කරනු ලැබිය යුතු ය :-

- (අ) ආදායම් බදු ගෙවීම් සහ ලැබීම් ;
- (ආ) අනාගත රක්ෂණ ඔප්පුවලින් උපචිතවන මුදල් සංචරණ ; සහ
- (ඇ) රක්ෂණ ඔප්පු හිමියන් සඳහා ගෙවිය යුතු ප්‍රතිලාභ සඳහා අනාගත ආයෝජන ආදායම් බලපැහැකි අවස්ථාවක දී, ඒකක සම්බන්ධිත දීර්ඝ කාලීන රක්ෂණ ඔප්පු, විශ්ව ජීවිත රක්ෂණ ඔප්පු, සහ සහභාගීත්ව රක්ෂණ ඔප්පු ඇතුළුව කාර්ය සාධනය සඳහා සම්බන්ධිත දීර්ඝ කාලීන රක්ෂණ ඔප්පුවලට අදාළ අදායම් හැර වර්තමාන හෝ අනාගත ආයෝජන වලින් උපචිත වන ආයෝජන ආදායම්.

25. තක්සේරු දිනයෙන් පසුව සාධාරණ ලෙස සිදුවීමට ඉඩ ඇති තත්කාලයේ බලපවත්නා රක්ෂණ ඔප්පුවලට අදාළ සියලු අදාළ මුදල් සංචරණ, අපේක්ෂිත පදනමක් මත ඇතුළත් කරනු ලැබිය යුතු ය.

26. සෑම රක්ෂණකරුවකු ම විසින්, වගකීම් තක්සේරු කිරීම එකකට පසු අනෙක යන පදනම මත තක්සේරු කරනු ලැබිය යුතු නමුත් සාධාරණ ලෙස එසේ කළ නොහැකි නම් රක්ෂණකරුවන් විසින් දත්ත සාධාරණ ලෙස සම්පතම වශයෙන් තක්සේරු කිරීම හෝ දත්ත සමූහ කිරීම හෝ භාවිතා කරනු ලැබිය යුතු ය.

27. (1) සෑම රක්ෂණකරුවකු විසින් දළ සහ ශුද්ධ ප්‍රතිරක්ෂණ දෙකෙහිම වගකීම් ගණනය කරනු ලැබිය යුතු ය.

(2) දළ සහ ශුද්ධ ප්‍රතිරක්ෂණ වගකීම් තීරණය කිරීමේ කාර්ය සඳහා අදාළ අනාගත මුදල් සංචරණ දළ සහ ශුද්ධ පදනම මත නිශ්චය කරනු ලැබිය යුතු ය.

(3) සෑම රක්ෂණකරුවකු ම විසින් BE වගකීම් සහ RM, පිළිබඳ සමානුපාතික නොවන ප්‍රතිරක්ෂණ වැඩපිළිවෙලවල බලපෑම පිළිබඳ සාධාරණ සම්පකරණ භාවිතා කරනු ලැබිය යුතු ය.

28. සෑම රක්ෂණකරුවකු ම විසින් BE වගකීම් ගණනය කිරීම පිණිස, උපධිත විය හැකි ප්‍රතිඵලවල සාමාන්‍ය නිශ්චය කිරීම සඳහා, රක්ෂණකරුගේ පසු ව්‍යාපාර පිළිබඳ අදාළ සියලු තොරතුරු සැලකිල්ලට ගනිමින් උචිත ජීවගණක සහ සංඛ්‍යාත්මක ශිල්ප ක්‍රම (විශ්ලේෂණය, තීරක ක්‍රමවේද සහ අනුකරණ ක්‍රමවේද වැනි) භාවිතා කළ යුතු ය.

29. (1) සෑම රක්ෂණකරුවකුම විසින්, අත්විය හැකි ප්‍රතිඵලවල සාමාන්‍යය ඇස්තමේන්තු කිරීම සඳහා, BE වගකීම් නිශ්චය කිරීම පිණිස භාවිතා කරනු ලැබූ මුදල් සංවරණ, සාධාරණවූත්, උපකාරීවූත්, ඉතා පැහැදිලිවූත් BE උපකල්පන මත පදනම්ව ගණනය කළ යුතු ය.

(2) BE උපකල්පනයන් :-

- (අ) තීන්දු භාවිත කරමින් සහ අද්දකීම් මත පදනම්ව සාදනු ලැබිය යුතු ය ;
- (ආ) මගින්, අදාළ සංඛ්‍යාත්මක සහ වෙනත් තොරතුරු පිළිබඳ සැලකිල්ලට ගත යුතු ය ; සහ
- (ඇ) අධිකතරව ප්‍රකාශ කිරීම හෝ සුලුතරව ප්‍රකාශ කිරීම නොකළ යුතු ය.

(3) සෑම රක්ෂණකරුවකු විසින්, (4) වන ඡේදයේ සඳහන් විධිවිධානවලට යටත්ව, අනාගත අත්දකීම් සඳහා BE උපකල්පන නිශ්චය කිරීමේ දී ආරම්භක කරුණක් වශයෙන් ස්වකීය අත්දකීම් භාවිතා කළ යුතු ය.

(4) රක්ෂණකරුවන්ගේ අත්දකීම්වල විශ්වාසවන්තභාවය ප්‍රමාණවත් නොවන අවස්ථාවක දී, යෝග්‍ය BE උපකල්පන සකස් කිරීම සඳහා එවැනි රක්ෂණකරුවන් විසින් මෑත කාලීන ව්‍යාපාර සැලසුම් ක්‍රියාත්මක කිරීමක දී භාවිතා කරන ලද උචිත කර්මාන්ත දත්ත, ප්‍රතිරක්ෂණකරුවන්ගේ දත්ත හෝ උපකල්පන භාවිතා කරනු ලැබිය යුතු ය.

(5) වගකීමේ ස්වභාවය ප්‍රමාණවත් ලෙස සරල වන්නේ නම් මිස, උපකල්පනවල විවිධවීම් සහ - සම්බන්ධ කළ හැකි වන්නේ කොතෙක් දුරට යන්න සැලකිල්ලට ගැනීමට සඳහා එකී රක්ෂණකරුවන් විසින් තම BE උපකල්පනයන්ට උචිත ගැලපීම් කරනු ලැබිය හැකි ය. නැතහොත් අහිතකර අවස්ථානුගතයන්හි දී BE වගකීම මගින් ඇතිවිය හැකි වගකීමේ ප්‍රතිඵලය බෙදා හැරීමේ සාමාන්‍ය පිළිබිඹු වන ලෙස එකිනෙකා පෙළඹ විය යුතු ය.

(6) 30 (4) සහ 33 (4) රීතිවල සඳහන් විධිවිධානවලට අගතිවිරහිතව රක්ෂණකරුවන් විසින් නීතිපතා පදනමක් මත BE උපකල්පන අධීක්ෂණය කරනු ලැබිය යුතු අතර, ඉදිරි තක්සේරු දිනයට පෙරාතුව උචිත වේ නම් ඒවා ප්‍රතිශෝධනය කරනු ලැබිය යුතු ය.

30. (1) සෑම රක්ෂණකරුවකු ම විසින් BE වගකීම් නිශ්චය කිරීම සඳහා අනාගත මුදල් සංවරණ ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පහත සඳහන් කරුණු ඇතුළුව වෙළඳපල නොවන අවදානම් සහ වෙනත් යෙදවුම් සඳහා සාධාරණ BE උපකල්පන භාවිතා කරනු ලැබිය යුතු ය ; එනම් :-

- (අ) මිය යෑම සහ රෝගාතුර වීම ;
- (ආ) රක්ෂණ ඔප්පුව අඛණ්ඩව ක්‍රියාත්මක නොවීම, කල් අවසන් වීම හා පවාරණ කිරීම් ; සහ
- (ඇ) වියදම් සහ වියදම් උද්ධමනය.

(2) වෙළඳපල නොවන යෙදවුම් දෙකක් හෝ වැඩිගණනක් අතර වූ ධනාත්මක හෝ ඍණාත්මක සහ - සම්බන්ධතා, අනුකූල ආකාරයකින්, BE වගකීම් ගණනය කිරීමේ දී පිළිබිඹු කරනු ලැබිය යුතු ය.

(3) අබලතා ප්‍රතිලාභ සම්බන්ධයෙන් වන විට, මරණ සඳහා සහ ආපසු ලබා ගැනීම් අනුප්‍රමාණ සඳහා මෙන්ම අබලතා සිද්ධිවල අනුප්‍රමාණ සඳහා ද BE උපකල්පන සිදු කළ යුතු ය.

(4) සෑම රක්ෂණකරුවකු ම විසින්, අවලංගු වීම් සහ පවාරණවලට අදාළ BE උපකල්පන අවම වශයෙන් වාර්ෂිකව අධීක්ෂණය කරනු ලැබිය යුතු අතර ස්වකීය ඉතාම මෑතකාලීන අත්දකීම් පිළිබිඹු වන පරිදි ඒවා ප්‍රතිශෝධනය කරනු ලැබිය යුතු අතර උචිත වේ නම් ඉදිරි තක්සේරු දිනයට පෙරාතුව එසේ කරනු ලැබිය යුතු ය.

31. (1) (3) වන ඡේදයේ විධිවිධානවලට යටත්ව, BE වගකීම් ගණනය කිරීමේ දී, සම්භාවිතා බෙදාහැරීම නිරූපණය වන පරිදි උචිත ක්‍රමවේදයක් භාවිතා කරමින්, සෑම රක්ෂණකරුවකු ම විසින් ප්‍රතිඵල වල රේඛීය නොවන හෝ අසමමිතික බෙදාහැරීම් වල බලපෑම සැලකිල්ලට ගනු ලැබිය යුතු ය.

(2) (3) වන ඡේදයේ විධිවිධානවලට යටත්ව, රේඛීය නොවන හෝ අසමමිතික බෙදා හැරීම්, මුදල් ප්‍රමාණයන්හි වටිනාකම මත වැදගත් බලපෑමක් ඇත්නම්, උදාහරණයක් වශයෙන් ඇතැම් ඇතුළත් කරන ලද විකල්ප සහ ආකාරයෙන් අඩංගු වන රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් වන විට, උචිත වෙනස්වීමේ ශක්‍යතා බෙදාහැරීම් ක්‍රමයක් වශයෙන් BE වගකීම් ගණනය කිරීම සඳහා වූ වෙනස්වීමේ ක්‍රමයක් භාවිතා කරමින් සෑම රක්ෂණකරුවකු ම විසින් වගකීම් ප්‍රතිවිපාක වල අසමමිතික බෙදා හැරීම් පිළිබඳ සලකා බලනු ලැබිය යුතු ය.

(3) එවැනි රක්ෂණ ඔප්පු මගින් සම්පූර්ණ රක්ෂණ වගකීම්වලින් 5% වඩා අඩු ප්‍රමාණයක් නියෝජනය කරනු ලබයි නම්, රක්ෂණකරුවන් විසින් මණ්ඩලයේ අනුමතය ඇතිව නියත ක්‍රමවේදයක් භාවිතා කළ හැකි ය.

32. (1) (2) වන ඡේදයේ විධිවිධානවලට යටත්ව, වගකීම් මුදල් සංවරණ වට්ටම් කිරීම සඳහා සෑම රක්ෂණකරුවකු ම විසින් අවදානම් රහිත පොළී අනුපාතික ඉපයීම් වක්‍රයක් භාවිතා කළ යුතු ය.

(2) සෑම රක්ෂණකරුවකු ම විසින් මණ්ඩලයේ අනුමතය ඇතිව අනුමත ගණිත ආකෘතියක් භාවිතා කරමින් සහ වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය බැඳුම්කර අනුපාතිකවලට අනුකූලව ප්‍රවර්ධනය වූ අවදානම් රහිත පොළී අනුපාතික ඉපයීම් වක්‍රයක් භාවිතා කළ යුතු ය.

(3) මණ්ඩලය විසින් (2) වන ඡේදය යටතේ වූ පොළී අනුපාතික වක්‍රයක් අනුමත කර නොමැති අවස්ථාවක දී, එවැනි රක්ෂණකරුවකු විසින්, මණ්ඩලය විසින් ප්‍රසිද්ධ කරන ලද වර්තමාන අවදානම් රහිත පොළී අනුපාතික ඉපයීම් වක්‍රයක් භාවිතා කළ යුතු ය.

33. (1) මරණ සහ රෝගාතුරවීම් පිළිබඳ අවදානම් සඳහා වූ BE උපකල්පන නිශ්චය කිරීමේ දී, මණ්ඩලය විසින් නිශ්චිතව සඳහන් මරණ හෝ රෝගාතුරවීම් පිළිබඳ වග භාවිතා කරන ලෙස නියම කර ඇත්නම් මිස, දීර්ඝ කාලීන රක්ෂණකරුවන් විසින් උචිත ඕනෑම අවස්ථාවක දී සහ යම් ගම්‍ය ආන්තික ඉවත් කිරීම ද සඳහා යෝග්‍ය ගුණකයන් මගින් සකස් කරන ලද කර්මාන්ත මරණ සහ රෝගාතුර වීම් පිළිබඳ සම්මත වගුවක් භාවිතා කළ යුතු ය.

(2) (3) වන ඡේදයේ සඳහන් විධිවිධානවලට යටත්ව, සැබෑ අපේක්ෂිත මරණ සහ රෝගාතුරවීම් පිළිබඳ සසඳමින් රක්ෂණකරුවන්ගේ මෑතකාලීන අත්දැකීම් මත ගුණකය පදනම් විය යුතු ය.

(3) යම් රක්ෂණකරුවකු ම, ප්‍රමාණවත් ඇත්දැකීම් නොමැති අවස්ථාවක දී, යෝග්‍ය BE උපකල්පන සකස් කිරීම සඳහා එම රක්ෂණකරු විසින් කර්මාන්ත දත්ත, ප්‍රතිරක්ෂණකරුවන්ගේ දත්ත, ජනගහන සංඛ්‍යා ලේඛන හෝ මෑතකාලීන ව්‍යාපාර සැලසුම් ක්‍රියාත්මක කිරීමක දී භාවිතා කරන ලද උපකල්පන භාවිතා කළ යුතු ය.

(4) සෑම රක්ෂණකරුවකුම විසින් මරණ සහ රෝගාතුරවීම් පිළිබඳ BE උපකල්පන යටත් පිරිසෙයින් සෑම අවුරුදු තුනකට වරක් හෝ අධීක්ෂණය කොට ඉදිරි තක්සේරු දිනයට පෙරාතුව ඉතා ම මෑතකාලීන ඇත්දැකීම් පිළිබිඹු වන පරිදි එම උපකල්පන ප්‍රතිශෝධනය කළ යුතු ය.

34. (1) සහභාගීත්ව රක්ෂණ ඔප්පු වගකීම්වල වටිනාකම සහභාගීත්ව රක්ෂණ අරමුදල් මට්ටමේ දී ව්‍යුත්පන්න වන සහතික කළ ප්‍රතිලාභ වගකීම් අගය සහ සම්පූර්ණ ප්‍රතිලාභ වගකීම් යන අගයන් අතරින් ඉහළ අගයවේ.

(2) සහතික කළ ප්‍රතිලාභ වගකීම ගණනය කිරීමේ දී, රක්ෂණකරුවන් විසින් (යෝජිත බෝතස් මුදල් ඇතුළුව) සහතික කළ ප්‍රතිලාභ පමණක් ඇතුළත් කළ යුතු අතර 32 වන රීතිය මගින් නියමකර ඇති අවදානම් රහිත පොළී අනුපාතික ඉපයීම් චක්‍රය භාවිතා කරමින් මුදල් සංවරණ, වට්ටම් කරනු ලැබිය යුතු ය.

(3) මුළු ප්‍රතිලාභ වගකීම ගණනය කිරීමේ දී, රක්ෂණකරුවන් විසින් සියලු සහතික කළ සහ සහතික නොකළ ප්‍රතිලාභ ඇතුළත් කළ යුතු අතර සහභාගීත්ව රක්ෂණ අරමුදලේ පවතින අරමුදල් පදනම් වූ ඉපයීම් භාවිතා කරමින් මුදල් සංවරණ වට්ටම් කළ යුතු ය.

(4) අරමුදල් පදනම් වූ ඉපයීම්, ඓතිහාසික ඉපයීම්වලින් සහ සහභාගීත්ව රක්ෂණ අරමුදලේ අනාගත ආයෝජන අපේක්ෂා සහ අරමුදලේ ආයෝජන ආදායම් මත තීරණය කරනු ලබන ශුද්ධ බදු වලින් ව්‍යුත්පන්න විය යුතු ය.

35. (1) රක්ෂණ අරමුදල අනාගත වගකීම් ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් වේ ද සහ එසේ නොවුණහොත් හිඟය නැති කිරීම සඳහා වගකීම් වටිනාකම වැඩිකළ යුතු ද යන්න තීරණය කිරීම සඳහා සෑම රක්ෂණකරුවකු ම විසින් ඒකක නොවන සම්බන්ධිත සහ සම්බන්ධිත අනුගත මුදල් ප්‍රවාහ ක්‍රියාත්මක කිරීම මගින් ඒකක සම්බන්ධිත දීර්ඝ කාලීන රක්ෂණ ඔප්පුවල ඒකක නොවන සම්බන්ධිත වගකීම් තීරණය කරනු ලැබිය යුතු ය.

(2) ඒකක හා සම්බන්ධිත නොවූ මුදල් ප්‍රවාහයන්, 32 රීතිය මගින් නියමකර ඇති අවදානම් රහිත පොළී අනුපාතික ඉපයීම් චක්‍රය භාවිතා කරමින් වට්ටම් කරනු ලැබිය යුතු ය.

(3) ඒකක සම්බන්ධිත දීර්ඝ කාලීන අරමුදල් වර්ධනය මගින් අභ්‍යන්තර මුදල් සංවරණයක් ඇතිවීමට මග පෑදුණු අවස්ථාවක දී, රක්ෂණකරුවන් විසින් අනාගත මුදල් සංවරණ ගණනය කිරීමේ දී (උචිත RM සඳහා අවස්ථාව දෙමින්) අරමුදල් වර්ධන අනුපාතික උපකල්පන ගැලපීම මගින් අභ්‍යන්තර මුදල් සංවරණ නිශ්චය කළ යුතු ය.

(4) අරමුදල් වර්ධන අනුපාතික උපකල්පනය, අරමුදල් කළමනාකරු විසින් සපයනු ලබන අරමුදල් පළපුරුද්ද සමග අනුකූල විය යුතු ය.

36. (1) සෑම රක්ෂණකරුවකු ම විසින් දීර්ඝ කාලීන රක්ෂණ ඔප්පු සඳහා සාමාන්‍යමය වගකීම් ස්ථාපිත කළ යුතු ය. (වගකීම් ශුන්‍ය අගයක් දක්වා සකස් කිරීම නියමිත නොවේ)

(2) යම් රක්ෂණ ඔප්පුවක පවාරණ අගය BE වගකීම සහ RM වලට වඩා වැඩිවේ නම්, BE වගකීමේ අගය, රක්ෂණ ඔප්පුවේ පවාරණ අගය දක්වා වැඩිකරනු නොලැබිය හැකිවේ.

37. (1) සෑම රක්ෂණකරුවකුම විසින් දීර්ඝ කාලීන ඔප්පු යටතේ වූ සියලු විකල්ප සහ ඇපකර හඳුනාගනු ලැබිය යුතු අතර රක්ෂණ ඔප්පු වගකීම් අගයට විකල්ප සහ සහතිකයන් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඇති වියහැකි වගකීම් ආවරණය කිරීම සඳහා වූ මුදල් ප්‍රමාණයන් ද ඇතුළත් විය යුතු ය.

(2) (3) (4) සහ (5) වන ඡේදවල විධිවිධානවලට යටත්ව, සෑම රක්ෂණකරුවකු ම විසින් 75% ක විශ්වාසනීය අන්තරයක දී එම රක්ෂණ ඔප්පු වගකීම්වල ප්‍රමාණවත් බව සහතික කිරීම සඳහා අනුමානික ක්‍රම වේදයක් භාවිතා කළ යුතු ය.

(3) ඇතුළත් කළ විකල්ප හෝ සහතිකවීම් සමග වූ රක්ෂණ ඔප්පුවල BE වගකීම, ආවෘත ක්‍රමයේ විකල්ප මිල සූත්‍ර භාවිතා කරමින් හෝ අවදානම් මධ්‍යස්ථ ගණනය කිරීමක් හෝ වැනි ප්‍රවේශයක් භාවිතා කරමින් ගණනය කරනු ලැබිය හැකි ය.

(4) (5) වන ඡේදයේ විධිවිධානවලට යටත්ව, ඇතුළත් කළ විකල්ප හෝ සහතික කිරීම් සහිත දීර්ඝ කාලීන රක්ෂණ ඔප්පු සඳහා, මුළු අවිනිශ්චිතතාවයේ වැදගත් කොටසක් පැන නගිනුයේ එක් අවදානමකින් හෝ කුඩා අවදානම් කිහිපයකින් හෝ පමණක් වන සහ ඉතිරි අවදානම් සමානුපාතිකව ඉතා කුඩා දායකත්වයක් දරන අවස්ථාවක දී, රක්ෂණකරුවන් විසින් ප්‍රාථමික අවදානම් සඳහා නිරූපණ ප්‍රවේශයක් ද සමගින් ද්විතියික අවදානම් සඳහා නියත ප්‍රවේශයක් ද එකතු කොට පැන නැගුණු ඇගයීම් ක්‍රමවේදයක්, භාවිතා කළ යුතු ය.

(5) විකල්ප හෝ සහතික කිරීම් සමගින් වූ රක්ෂණ ඔප්පු සඳහා වූ BE වගකීම මුළු දීර්ඝ කාලීන රක්ෂණ වගකීම්වලින් 5% වඩා අඩු වෙනැයි අපේක්ෂා කරනු ලබන අවස්ථාවක දී හෝ විකල්ප සහ සහතිකවීම් සරල සහ කෙටි කාලීන වන අවස්ථාවක දී, මණ්ඩලයේ අනුමැතිය ඇතිව, රක්ෂණකරුවන් විසින් නියත ක්‍රමවේදයන් භාවිතා කළ හැකි ය.

38. සෑම රක්ෂණකරුවකුම විසින්, දීර්ඝ කාලීන රක්ෂණ වගකීම්, තක්සේරු කිරීමේ දී පහත දැක්වෙන කාරණා සඳහා උචිත නිශ්චය කිරීම් සහ අගයන් ඇතුළත් කරනු ලැබිය යුතු ය :-

- (අ) හිමිකම්පෑම් කඩිනමින් ගෙවීම ;
- (ආ) සීමිත ගෙවීම් රක්ෂණ ඔප්පු, සහ ගෙවා නිමි රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් අනාගත වියදම් සහ බෝනස් ;
- (ඇ) අවලංගු වූ රක්ෂණ ඔප්පු යටතේ, පවත්නා වගකීම් හෝ අපේක්ෂිත අනාගත වගකීම් ;
- (ඈ) ගෙවමින් පවතින අශක්ෂ්‍යතා ප්‍රතිලාභ ;
- (ඉ) රක්ෂණ වාරික අත්හැර දමා ඇති බලාත්මකව පවතින රක්ෂණ ඔප්පු ;
- (ඊ) ජීවිත රක්ෂණය කරනු ලැබූ තැනැත්තාගේ අශක්ෂ්‍යතාවක් වූ අවස්ථාවක දී, අනාගත ප්‍රතිලාභ හෝ අනාගතය දී රක්ෂණ වාරික අත්හරිනු ලැබීම ;
- (උ) ප්‍රමිතියෙන් අඩු අවදානමක් හෝ ඉහළ අවදානම් රැකියාවක් ආවරණය කරනු ලබන රක්ෂණ ඔප්පු ; සහ
- (ඌ) දැනටමත් ලැයිස්තුගත කර නොමැති දීර්ඝ කාලීන රක්ෂණ ඔප්පුවක් යටතේ වෙනත් යම් වගකීමක් හෝ අවිනිශ්චිත වගකීමක්.

39. සෑම පොදු රක්ෂණකරුවකු ම විසින් UPR සහ URR හි BE ගණනය කිරීම සඳහා 3 වන වගුවේ සඳහන් ක්‍රමවේදයන් භාවිතා කරමින් පහත දැක්වෙන සූත්‍රය භාවිතා කොට එක් එක් පොදු රක්ෂණ ව්‍යාපාර උප පංතියක් සඳහා වූ රක්ෂණ ඔප්පු වාරික වගකීම ගණනය කරනු ලැබිය යුතු ය.

රක්ෂණ වාරික වගකීම = MAX { (නොඉපැයූ රක්ෂණ වාරික සංචිත, (UPR) [හොඳම ඇස්තමේන්තුව (අවසන් නොවූ අවදානම් සංචිත - UPR) + අවදානම් ආන්තිකය (අවසන් නොවූ අවදානම් සංචිත URR)] }

3 වන වගුව

UPR සහ URR ගණනය කිරීමේ ක්‍රමවේදය

සාධකය	කාණ්ඩය	තක්සේරු කිරීමේ ක්‍රමවේදය
UPR	ප්‍රතිරක්ෂණ ඔප්පු හැර සියලු සාමාන්‍ය රක්ෂණ ඔප්පු	මණ්ඩලය විසින් නියම කරනු ලබන කොමිස් මුදල නොඉක්මවා, අතර මැදියන් සඳහා ගෙවනු ලබන ගණනය කරන ලද කොමිස් මුදල් සඳහා සකස් කළ රක්ෂණ වාරිකය. එක් අවුරුදු කාලසීමාවක් සහිත රක්ෂණ ඔප්පු සඳහා 1/24 වන ක්‍රමයට වඩා නොඅඩු නිවැරදිතාවයකින් යුතු උචිත කාල බෙදීම් ක්‍රමවේදය, එක් අවුරුද්දකට වඩා වැඩි හෝ අඩු කාලසීමාවක් සහිත රක්ෂණ ඔප්පු සඳහා, රක්ෂණ ඔප්පුවේ කාලසීමාවේ එක් එක් මාසය තුළ දී රක්ෂණ ඔප්පු වාරික ඒකාකාරී පැතිරීමක් තහවුරු කරනු ලබන ක්‍රමවේදය.
	සියලු ප්‍රතිරක්ෂණ ඔප්පු	1/8 ක්‍රමවේදයට වඩා නොඅඩු නිවැරදි තාවයකින් යුත් උචිත කාල බෙදීමක්
BE (URR)	සියලු රක්ෂණ ඔප්පු	රක්ෂණ ඔප්පු පරිපාලනය කිරීමේ සිදුවන වියදම් සහ හිමිකම්පෑම් ගෙවීම, මෙන්ම අපේක්ෂිත රක්ෂණ වාරික ප්‍රතිපූර්ණ සඳහා ඉඩදීම ඇතුළුව හිමිකම් නිරාකරණය කිරීම සඳහා දරන ලද අපේක්ෂිත වියදම් සඳහා වූ දීමනා ඇතුළුව තක්සේරු දිනයේ දී උපකල්පිත අවදානනාත්මක සඳහා අනාගත සිදුවීම් තුළින් උපවිනවන අපේක්ෂිත අනාගත හිමිකම්පෑම් ගෙවීම් වල BE අගය

40. (1) සෑම රක්ෂණකරුවකුම විසින් පහත දැක්වෙන සූත්‍රය භාවිතා කරමින් පොදු රක්ෂණ ව්‍යාපාරයේ එක් එක් උපශ්‍රේණි සඳහා වූ හිමිකම් පෑම් වගකීම ගණනය කරනු ලැබිය යුතු ය:-

හිමිකම්පෑම් වගකීම (CL) = BE (හිමිකම්පෑම් වගකීම) + අවදානම් ආන්තිකය (හිමිකම්පෑම් වගකීම).

(2) හිමිකම්පෑම් වගකීම (CL) ගණනය කිරීමේදී, රක්ෂණකරුවන් විසින්, උපවිත වූ එහෙත් වාර්තා නොවූ හිමිකම්පෑම්, ගෙවීමට හිඟව පවතින හිමිකම්පෑම් සහ විමර්ශන ගාස්තු, පාඩු ගැලපීමේ ගාස්තු, නෛතික ගාස්තු, වෛද්‍ය ගාස්තු, කම්කරු පිරිවැය සහ අභ්‍යන්තර පරිපාලන පිරිවැය වැනි අපේක්ෂිත සෘජු සහ වක්‍ර හිමිකම්පෑම් ආශ්‍රිත වියදම් ඇතුළු තක්සේරු දිනයේ දී දරන ලද හිමිකම්පෑම්වලට අදාළ සියලු අනාගත ගෙවීම් පිළිබඳ සලකා බලනු ලැබිය යුතු ය.

(3) (CL) හිමිකම්පෑම් වගකීමේ BE අගය මගින් අදාළ රක්ෂණ අවදානම්වල පාදක බෙදාහැරීම්වල සංඛ්‍යාත්මක සමාන්‍යය පිළිබිඹු විය යුතු ය.

41. (1) රක්ෂණ වගකීම් නිශ්චය කිරීම සඳහා භාවිත කරනු ලබන දත්ත වල ප්‍රතිපත්ති පරිපාලන වියදම් ඇතුළත් කර නොමැති අවස්ථාවකදී, පොදු රක්ෂණකරුවන් විසින් එම වියදම් සඳහා වෙනම විධිවිධාන සැලසිය යුතු ය.

(2) CL සහ PL හි BE අගය නිශ්චය කිරීමේ දී, සාමාන්‍ය රක්ෂණකරුවන් විසින් පඩි හෝ මිල ඉහළ යෑම, අධිකරණය විසින් පිරිනමනු ලබන පොළිය, හෝ වෙනත් පාරිසරික හෝ ආර්ථික හේතු මගින් ඇතිවන අනාගත හිමිකම්පෑම් වැඩිවීම සඳහා උචිත පරිදි ඉඩ සැලසිය යුතු වේ.

(3) වට්ටම් කිරීමේ බලපෑම වැදගත් සහ උචිත වන අවස්ථාවක දී, 32 වන ඊනිය මගින් නියම කර ඇති අවදානම් රහිත පොළී අනුපාතික ඉපැයුම් චක්‍රය භාවිත කරමින්, රක්ෂණකරුවන් විසින් වට්ටම් පදනමක් මත CL සහ PL ගණනය කරනු ලැබිය යුතු ය.

VI කොටස

RM නිශ්චය කිරීම

42. (1) අපේක්ෂිත ප්‍රතිඵලවල පාදක සම්භාවිතා බෙදාහැරීමට අදාළව BE වගකීම සහ RM අගය 75% විශ්වසනීය අන්තරයන් නියෝජනය කරනු ලබන ආකාරයට සෑම රක්ෂණකරුවකුම විසින් RM ප්‍රමාණයක් නිශ්චය කරනු ලැබිය යුතුය.

(2) RM අගය නිශ්චය කිරීමේ දී, රක්ෂණකරුවන් විසින්, ආතති තත්ත්වයන් යටතේ අය කර ගනු ලැබිය හැකි ප්‍රතිරක්ෂණවල වර්තමාන අගය නිශ්චය කිරීම මත හෝ BE වගකීමට RM සාධකය අදාළ කර ගැනීම මත රක්ෂණකරුගේ ප්‍රතිරක්ෂණ ගිවිසුමේ විධිවිධාන (රඳවා ගැනීම් සීමා හෝ පංගු කොටස්වල ප්‍රතිශතය වැනි) කෙසේ බලපානු ඇත් ද යන්න සැලකිල්ලට ගත යුතු ය.

43. (1) රක්ෂණකරුවකුට ප්‍රමාණවත් විශ්වසනීය පළපුරුද්දක් ඇත්නම්, මණ්ඩලයේ අනුමතිය ඇතිව රක්ෂණකරු විසින්, BE වගකීම සහ RM අගය නියමිත 75% ක විශ්වසනීය අන්තරයක් අත්කර ගනු ලබන පරිදි, උචිත RM අගය නිශ්චය කිරීම සඳහා අභ්‍යන්තර ආදර්ශකයක් භාවිතා කරනු ලැබිය හැකි ය.

(2) අභ්‍යන්තර ආදර්ශකයක් භාවිතා කරමින් නිශ්චය කරනු ලබන RM අගය උප ශ්‍රේණිවලට වඩා, නිෂ්පාදන මට්ටමේ දී අදාළ කරගනු ලැබිය හැකි අතර එවැනි උපකල්පනයක් නිශ්චය කිරීම සඳහා යම් රක්ෂණකරුවකුට ප්‍රමාණවත් විශ්වසනීය පළපුරුද්දක් ඇත්නම්, එම ආදර්ශකයේ, අවදානම් විවිධත්වය සඳහා වූ උපකල්පනයක් ඇතුළත් කරනු ලැබිය හැකි ය.

(3) එක් එක් තක්සේරු දිනයේ දී, රක්ෂණකරුවන් විසින් සෑම අවස්ථාවකදී ම BE වගකීම සහ RM මුදල් ප්‍රමාණය 75% ක් වූ විශ්වසනීය අන්තරයක් අත්කර ගන්නා බවට ප්‍රදර්ශනය කිරීම සඳහා හැකියාවක් ලබා ගත යුතු වේ.

44. (1) මණ්ඩලය විසින් 43 වන ඊනිය යටතේ අභ්‍යන්තර ආදර්ශකයක් අනුමත කර නොමැති නම්, දීර්ඝ කාලීන රක්ෂණකරුවන් විසින් 4 වන වගුවේ නිශ්චිතව දක්වා ඇති RM අගයක් භාවිතා කළ යුතු ය.

(2) පැහැර හැරීමේ RM අගය භාවිතා කරනු ලබන දීර්ඝ කාලීන රක්ෂණකරුවන් විසින් -

(අ) අදාළ එක් එක් පරාමිතිය සඳහා සෘණ සහ ධන යන ආතති සාධක දෙක යටතේ රක්ෂණ ඔප්පුවල වගකීම පළමුව තක්සේරු කරමින් ; සහ

(ආ) ඉන්පසුව, එක් එක් පරාමිතිය සඳහා, BE වගකීම හා සංසන්දනය කිරීමේ දී වඩා ඉහළ වගකීම් අගය ඇති කරන ආතතියේ දිශාව තෝරා ගනිමින් ;

4 වන වගුවේ ලැයිස්තුගත කොට ඇති එක් එක් අදාළ තක්සේරු පරාමිති සඳහා එක් එක් රක්ෂණ ඔප්පු වර්ග සම්බන්ධයෙන් වඩා ඉහළ වගකීම් අගය ඇති කරනු ලබන ආතති සාධකයේ දිශාව (+/-) භාවිතා කළ යුතු ය.

(3) රක්ෂණ ඔප්පු ප්‍රභේදයක් සඳහා එක් එක් අදාළ පරාමිතියේ නියමිත ආතති සාධකයේ දිශාව තීරණය කිරීමෙන් පසුව, රක්ෂණකරු විසින් ඉහළ වගකීම් අගය ඇති කරනු ලබන දිශාව දෙසට එකවර සියලු අවදානම් සාධක බලගැන්වෙන එක් සිදුවීම් පෙලක් ("එකාබද්ධ ආතති සිදුවීම් පෙල") භාවිතා කරමින් එකී රක්ෂණ ඔප්පු වර්ගය සඳහා වූ රක්ෂණ ඔප්පු වගකීම්වල වටිනාකම තීරණය කරනු ලැබිය යුතු වේ.

(4) RM යනු එක්ව ගත් ඒකාබද්ධ ආතති සිදුවීම්පෙල සහ අනුරූපී BE වගකීම යටතේ රක්ෂණ ඔප්පු වගකීම් අතර, වෙනස වේ.

4 වන වගුව

දීර්ඝ කාලීන රක්ෂණ වගකීම් සඳහා වූ නිශ්චිත RM

තක්සේරු පරාමිතින්	රක්ෂණ ඔප්පු වර්ග	අවදානම් ආන්තික ආන්තික සාධක
මිය යෑම (වාර්ෂික නොවන)	(i) සහතික කළ *රක්ෂණ වාරිකය	BE උපකල්පනයෙන් $\pm 10\%$
	(ii) සහතික නොකළ *රක්ෂණ වාරිකය	BE උපකල්පනයෙන් $\pm 7.5\%$
මිය යෑම (වාර්ෂික)		$\pm 15\%$
සම්පූර්ණ සහ ස්ථිර අගයනුතාව සහ බරපතල රෝග	(i) සහතික කළ *රක්ෂණ වාරිකය	BE අගයනුතා උපකල්පනයෙන් $\pm 20\%$ සහ අයකර ගැනීමේ උපකල්පනයේදී 20% ක අඩු කිරීමක්.
	(ii) සහතික නොකළ *රක්ෂණ වාරිකය	BE අගයනුතා උපකල්පනයෙන් $\pm 10\%$ සහ අයකර ගැනීමේ උපකල්පනයේ දී 10% ක අඩු කිරීමක්.
අලුත් කිරීමේ වියදම	BE උපකල්පනයෙන් $\pm 10\%$ ක්	
අඛණ්ඩව පැවතීම	BE උපකල්පනයෙන් $\pm 20\%$ ක්.	

සටහන :- සහතික කළ යන්නෙන් අවුරුදු තුනක් හෝ ඊට වැඩි කාලයක් සඳහා සහතික කළ ලෙස අදහස් වේ.

45. (1) මණ්ඩලය විසින් 43 වන ඊතිය යටතේ අභ්‍යන්තර ආදර්ශකයක් අනුමත කර නොමැති නම්, සාමාන්‍ය රක්ෂණකරුවන් විසින් 5 වන වගුවේ නිශ්චිතව දක්වෙන RM භාවිතා කරනු ලැබිය යුතු ය.

(2) BE වගකීම 5 වන වගුවේ සඳහන් අදාළ RM සාධකය මගින් ගුණකිරීමෙන් URR සහ CL සඳහා වූ අවදානම් ආන්තික (RM) ගණනය කරනු ලැබිය යුතු ය.

(3) 5 වන වගුව භාවිතා කරමින් RM ගණනය කරනු ලබන අවස්ථාවක දී, විවිධ කිරීම සඳහා වූ කිසිදු අතිරේක ණය පහසුකමක් ලබා නොගත යුතු ය.

5 වන වගුව

සාමාන්‍ය රක්ෂණ වගකීම් සඳහා වූ පැහැර හැරීමේ අවදානම් ආන්තික (RM)

ව්‍යාපාර කාණ්ඩය	BE හි (ප්‍රතිශතයක්) % වශයෙන් URR RM	BE හි (ප්‍රතිශතයක්) % වශයෙන් CL RM
අ. ඉහළ විචල්‍යතාව		
රක්ෂණ වගකීම (පොදු, නිෂ්පාදන, සේවා යෝජකයන්, වෘත්තීය හානි පූර්ණය වැනි)	19%	16%
ගුවන් සහ සමුද්‍ර පර්යන්තය		
වෙනත් වගකීම් (මෝටර් වාහන හැර)		
ආ. මධ්‍යම විචල්‍යතාව		
නැව් භාණ්ඩ	14%	12%
ඉංජිනේරු		
මෝටර් වාහන වගකීම		
සේවක වන්දි මුදල්		
ඇ. පහළ විචල්‍යතාව		
ගින්ත	10%	8%
මෝටර් වාහන අලාභ හෝ අහිමිවීම්		
පුද්ගල හදිසි අනතුරු		
සෞඛ්‍ය		
වෙනත් (වගකීම් නොවන)		

VII කොටස

නියමිත අවදානම් ප්‍රාග්ධනය නිශ්චය කිරීම (RCR)

46. (1) (2) වන ඡේදයේ විධිවිධානවලට යටත්ව, සෑම රක්ෂණකරුවකු ම විසින් පහත දැක්වෙන සූත්‍ර භාවිතා කරමින්, රක්ෂණ අරමුදල් සහ කොටස් හිමියන්ගේ අරමුදල්වල මුළු මුදලට අදාළවන එක් එක් අවදානම් ගාස්තුව සඳහා මෙම කොටසේ නියමකර ඇති ගණනය කිරීම් සිදුකළ යුතු අතර ඉන්පසුව පහත දැක්වෙන සූත්‍රය භාවිතා කරමින් මුළු RCR අගය ලබා ගැනීම සඳහා එම ප්‍රතිඵල මුදල් ප්‍රමාණය එකතු කළ යුතු ය ;

(අ) සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය සඳහා :-

$$RCR = \sqrt{[(\text{ණය අවදානම් ප්‍රාග්ධන ගාස්තුව} + \text{සම්බන්ධතා අවදානම් ප්‍රාග්ධන ගාස්තුව} + \text{ප්‍රතිරක්ෂණ අවදානම් ප්‍රාග්ධන ගාස්තුව} + \text{වෙළඳපල අවදානම් ප්‍රාග්ධන ගාස්තුව})^2 + \text{වගකීම් අවදානම් ප්‍රාග්ධන ගාස්තුව}^2 + \text{මෙහෙයුම් අවදානම් ප්‍රාග්ධන ගාස්තුව}^2]}; \text{සහ}$$

(ආ) දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරය සඳහා :-

$$RCR = \text{උපරිම} \{SVCC, \sqrt{[(\text{ණය අවදානම් ප්‍රාග්ධන ගාස්තුව} + \text{සම්බන්ධතා අවදානම් ප්‍රාග්ධන ගාස්තුව} + \text{ප්‍රතිරක්ෂණ අවදානම් ප්‍රාග්ධන ගාස්තුව} + \text{වෙළඳපල අවදානම් ප්‍රාග්ධන ගාස්තුව})^2 + \text{වගකීම් අවදානම් ප්‍රාග්ධන ගාස්තුව}^2 + \text{මෙහෙයුම් අවදානම් ප්‍රාග්ධන ගාස්තුව}^2]}\}$$

(2) 61 වන රීතිය යටතේ වූ මෙහෙයුම් අවදානම් හැර, 12 වන රීතිය යටතේ TAC වලින් අඩු කිරීමට නියමිත වත්කම් සඳහා අවදානම් ගාස්තු අදාළ නොවේ.

47. (1) (2) සහ (3) වන ඡේදවලින් නියම කොට ඇති ආකාරයට සෑම රක්ෂණකරුවකු ම විසින් ණය අවදානම් සාධකයෙන් එක් එක් ණය අවදානම් නිරාවරණ ගුණ කොට එකතු කිරීම මගින් ණය අවදානම් ප්‍රාග්ධන ගාස්තුව නිශ්චය කළ යුතු අතර මෙහි දී, ණය අවදානම් නිරාවරණය වශයෙන් මූල්‍ය සාධක පත්‍රයේ වෙළඳපොළ අනුකූලතා අගය සලකනු ලැබේ.

(2) සෑම රක්ෂණකරුවකු ම විසින්, 48 වන රීතියේ සඳහන් විධිවිධානවලට යටත්ව, (54 වන රීතිය අදාළ වන්නා වූ) සාපේක්ෂ පුද්ගලයන් වෙත කරනු ලැබූ ආයෝජන හැර, 6 වන වගුවේ 1 වන තීරයේ ලැයිස්තුගතකර ඇති ආවේශ්‍ය වත්කම් කාණ්ඩවල සාපේක්ෂ ස්ථාවර ආදායම් වත්කම්වල වෙළඳපල අනුකූලතා වටිනාකම සඳහා 6 වන වගුවේ 2 වන තීරයේ සඳහන් ණය අවදානනම් ප්‍රාග්ධන සාධක අදාළ කරගනු ලැබිය යුතු ය.

(3) සෑම රක්ෂණකරුවකු ම විසින් :-

(අ) 15(2) (අ) රීතිය හෝ (ආ) රීතිය තුළට ගැනෙන ණය ප්‍රමාණ කිරීමේ නියෝජිත ආයතනයක් විසින් පවරා දෙනු ලබන අවස්ථාවෝචිත පරිදි එක් එක් ප්‍රතිපාර්ශ්වය හෝ මූල්‍ය සාධක පත්‍රය සඳහා ඉතාම මෑතකාලීන ණය ප්‍රමාණ කිරීම් භාවිතා කළ යුතු ය ; හෝ

(ආ) වත්කම ප්‍රමාණගත නොකළ ලෙස සලකනු ලැබිය යුතු ය.

6 වන වගුව

ස්ථාවර ආදායම් වත්කම් සඳහා වූ ණය අවදානම් ප්‍රාග්ධන සාධක

වත්කම් කාණ්ඩය	අවදානම් ප්‍රාග්ධන සාධකය	
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද රජයේ සුරකුම්පත් සහ ශ්‍රී ලංකා රජය විසින් සම්පූර්ණයෙන් සහතික කළ ණය සුරකුම්පත් තැන්පතු.	0%	
විදේශීය රජයක් හෝ විදේශීය මහ බැංකුවක් විසින් නිකුත් කරන ලද හෝ සම්පූර්ණයෙන් සහතික කරන ලද AAA තත්වයේ ගත කළ ණය සුරකුම්පත්.	0%	
(ඉහත සඳහන් AAA තත්වයේ ගත කළ ණය සුරකුම්පත් හැර) විදේශ රටක මහ බැංකුවක් විසින් නිකුත් කරන ලද හෝ සම්පූර්ණයෙන් සහතික කරන ලද ණය සුරකුම්පත්)		
	AA - ට ඉහළ	1.6%
	A+ සිට A -	4.0%
	BBB + සිට BB -	8.0%
	BB - පහළ	12.0%

(එක් අවුරුද්දකට අඩු කාලසීමාවක් සහිත ණය සාධක පත්‍ර හැර) බැඳුම්කර, සෘණ පත්‍ර, වාණිජ පත්‍ර සහ සමාන මූල්‍ය සාධකපත්‍ර මෙන්ම වත්කම් සුරකුම්පත් ඇතුළු සංයුක්ත ණය.

6 වන වගුව - ස්ථාවර ආදායම් වත්කම සඳහා වූ ණය අවදානම් ප්‍රාග්ධන සාධක (සම්බන්ධිතයි)

	AAA සිට AA - දක්වා	1.6%
	A + සිට A -	4.0%
	BBB + සිට BB -	8.0%
	BB - ට පහළ	12.0%
	තක්සේරු නොකළ	16.0%

එක් අවුරුද්දකට අඩු කාල සීමාවක් සහිත සංයුක්ත ණය.

	A1/P1	1.6%
	A2/P2	4.0%
	A2/P3	8.0%
	තක්සේරු නොකළ	12.0%

බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් හෝ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් සමග සිදු කරනු ලබන තැන්පතු.

	AAA සිට AA - දක්වා	1.6%
	A + සිට A - දක්වා	4.0%
	BBB + සිට BB - දක්වා	8.0%
	BB - ට පහළ	12.0%

වෙනත් ආවේශය වත්කම්

	මුදල් සහ මුදල් සමාන	0%
	රක්ෂණ ඔප්පු ණය	0%
	හිඟ රක්ෂණ වාරික	0%
	නේවාසික දේපල මගින් ආරක්ෂිත උකස්කර	2.8%
	වාණිජ දේපල මගින් ආරක්ෂිත උකස්කර	8%

48. (1) (2) වන ඡේදයේ විධිවිධානවලට යටත්ව, සෑම රක්ෂණකරුවකු ම විසින්, යම් ණයක් සඳහා (උකස්කරණය සහ දනටමත් 0% ක ප්‍රතිශතයක අවදානම් සාධකයක් අදාළ වන ණය හැර) ණය යම් පිළිගත් ඇපකරුවකු විසින් සහතික කර ඇත්නම් අඩු ණය අවදානම් ප්‍රාග්ධන සාධකයක් අදාළ කර ගනු ලැබිය හැකි ය.

(2) යම් රක්ෂණකරුවකු විසින් අවදානම් අවම කිරීමේ සාධන පත්‍රයක් දරන්නේ නම්, රක්ෂණකරු විසින් :-

(අ) ඇපකරුට අදාළ අවදානම් සාධකයේ ඉහළ අගය හෝ සහතිකකර ඇති ණය කොටස් ප්‍රමාණයට 1.6% ක ප්‍රතිශතයක් අදාළකර ගනු ලැබීම ; සහ

(ආ) සහතික කර නොමැති ණය කොටස් ප්‍රමාණය සඳහා නිකුත් කරන්නට අදාළ වන අවදානම් සාධකය අදාළකර ගැනීම ;

කරනු ලැබිය හැකි ය.

49. සෑම රක්ෂණකරුවකු ම විසින් :-

(අ) ආවේශය වත්කම් නොවන්නාවූ ද සහ 12 වන ඊතිය යටතේ TAC වලින් අඩු කිරීමට නියමිත නොවන්නාවූ ද වත්කම් අගය සඳහා 100% ක් වූ ඒකාග්‍රතා අවදානම් ප්‍රාග්ධන සාධකයක් අදාළ කර ගනු ලැබිය යුතු ය ; සහ

(ආ) ඒකාග්‍රතා අවදානම් ප්‍රාග්ධන ගාස්තුව සකස් කිරීම සඳහා ප්‍රතිඵල වශයෙන් ලැබෙන මුදල් ප්‍රමාණ එකතු කරනු ලැබිය යුතු ය.

50. (1) සෑම රක්ෂණකරුවකු ම විසින් පහත දක්වෙන සූත්‍රය භාවිතා කරමින් එක් එක් ප්‍රතිරක්ෂණ ප්‍රතිපාර්ශ්ව සඳහා ප්‍රතිරක්ෂණ අවදානම් ප්‍රාග්ධන ගාස්තුවක් ගණනය කරනු ලැබිය යුතු ය :-

ප්‍රතිරක්ෂණ අවදානම් නිරාවරණය පහත දක්වෙන දෑගෙන් එකතුවක් වන විට, එනම් :-

- (අ) අයකර ගත හැකි හිමිකම් පෑම් සහ අත්හැර දමනු ලබන කොමිස් මුදල් ඇතුළුව ප්‍රතිරක්ෂණ ප්‍රතිපාර්ශ්වයෙන් ලැබිය යුතු ආවේශය මුදල් ප්‍රමාණය ;
- (ආ) අත්හැර දමන ලද හිමිකම්පෑම් වගකීම් ඇතුළුව උපවිත වූ හිමිකම්පෑම් සම්බන්ධයෙන් අයකර ගනු ලබන ප්‍රතිරක්ෂණ මුදල් ප්‍රමාණය ;
- (ඇ) දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් වනවිට, රක්ෂණකරුගේ සහභාගීත්ව රක්ෂණ ඔප්පු, සහභාගීත්ව නොවන රක්ෂණ ඔප්පු සහ ප්‍රතිරක්ෂණකරුවෙකු අත්හැර දමනු ලබන ප්‍රතිරක්ෂණය සඳහා අයවිය යුතු ඒකක සම්බන්ධිත දීර්ඝ කාලීන රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් රක්ෂණකරුගේ දළ වගකීම් සහ ශුද්ධ වගකීම් වටිනාකම අතර වෙනස සඳහා වූ මුදල් ප්‍රමාණය ; සහ
- (ඈ) සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් වනවිට, ප්‍රතිරක්ෂණකරු වෙත අත්හැර දමන ලද ප්‍රතිරක්ෂණය සඳහා අයවිය යුතු රක්ෂණකරුගේ දළ රක්ෂණ වාරික මුදල් වගකීම සහ ශුද්ධ රක්ෂණ වාරික මුදල් වගකීම අතර වෙනස සඳහා වූ ප්‍රමාණය ;

වන අවස්ථාවක දී,

$$\text{ප්‍රතිරක්ෂණ අවදානම් ප්‍රාග්ධන ගාස්තුව} = \text{ප්‍රතිරක්ෂණ අවදානම් නිරාවරණය} \times \text{ප්‍රතිපක්ෂ ණය අවදානම් සාධකය.}$$

(2) ශ්‍රී ලංකා ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලය වෙත අත්හැර දමන ලද, ණය අවදානම් ප්‍රාග්ධන සාධකය 0% ප්‍රමාණය වනවිට හැර, ප්‍රතිපාර්ශ්ව ණය අවදානම් ප්‍රාග්ධන සාධක 7 වන වගුවේ නිශ්චිතව දක්වා ඇත.

(3) සෑම රක්ෂණකරුවකු ම විසින් ප්‍රතිරක්ෂණ අවදානම් ප්‍රාග්ධන ගාස්තුව සකස් කිරීම සඳහා එක් එක් ප්‍රතිරක්ෂණ ප්‍රතිපාර්ශ්වය සඳහා ගණනය කරන ලද අවදානම් ප්‍රාග්ධන ගාස්තු එකතු කරනු ලැබිය යුතු ය.

7 වන වගුව

ප්‍රතිරක්ෂණ ණය අවදානම් සාධක

(උපලේඛනයේ “අ” කොටසේ ලැයිස්තු ගත කර ඇති ණය අනු ප්‍රමාණ නියෝජිත ආයතනයක් විසින් අනුප්‍රමාණ කරන ලද ප්‍රතිරක්ෂණකරුගේ ණය අනුප්‍රමාණය)	අවදානම් සාධකය
AAA සිට AA -	1.6%
A + සිට A -	4.0%
BBB + සිට BB -	8.0%
BB - පහළ	12.0%
අනුප්‍රමාණ නොකරන ලද	16.0%

51. සෑම රක්ෂණකරුවකු ම විසින් පහත දක්වෙන ආකාරයට වෙළඳපල අවදානම් ප්‍රාග්ධන ගාස්තුව තීරණය කරනු ලැබිය යුතු ය :-

වෙළඳපල අවදානම් ප්‍රාග්ධන ගාස්තුව = පොළී අනුපාතික අවදානම් ගාස්තුව + ණය විසිරීම අවදානම් ගාස්තුව + සම අවදානම් ගාස්තුව + දේපළ අවදානම් ගාස්තුව + රන් අවදානම් ගාස්තුව + 52 සිට 57 දක්වා වූ රීති ප්‍රකාරව ගණනය කරනු ලබන ඒකක භාරය සහ අන්‍යෝන්‍ය අරමුදල් අවදානම් ගාස්තුව.

52. (4) සහ (5) වන ඡේදයේ සඳහන් විධිවිධානවලට යටත්ව, රක්ෂණකරුවන් විසින් පහත දක්වෙන පරිදි පොළී අනුපාතික අවදානම් ගාස්තුව ගණනය කරනු ලැබිය යුතු ය :-

- (අ) (5 සහ 6 වන කොටස මගින් නියමකර ඇති ආකාරයට) VO සහ RM ඇතුළත් වන සහතික කළ රක්ෂණ වගකීම්වල වටිනාකම සහ අවදානම් මුක්ත පොළී අනුපාතික ඉපැයුම් වක්‍රය භාවිතා කරමින් වට්ටම් කරනු ලබන අවස්ථාවක දී පිළිවෙලින් Vo සහ Ao හි සඳහන් මූලික සිදුවීම් සමූහය යටතේ ශුද්ධ සහතික වගකීම් සහ පොළී අනුපාතික සංවේදී වත්කම් හෙලිදරව් කිරීම්වල සහ පොළී අනුපාතික සංවේදී වත්කම් හෙලිදරව් කිරීම්වල වර්තමාන වටිනාකම ගණනය කිරීම ;
- (ආ) පිළිවෙලින් V1 සහ A1 හි සඳහන් වැඩිවන පොළී අනුපාතික අවස්ථාවන් යටතේ ශුද්ධ සහතික වගකීම් වල වර්තමාන වටිනාකම සහ පොළී අනුපාතික සංවේදී වත්කම් හෙලිදරව් කිරීම් වල වර්තමාන වටිනාකම නැවත ගණනය කිරීම ;

(ඇ) පිළිවෙලින් V2 සහ A2 හි සඳහන් අඩුවන පොළී අනුපාතික අවස්ථාවන් යටතේ ශුද්ධ සහතික වගකීම් සහ පොළී අනුපාතික සංවේදී වත්කම් හෙලිදරව් කිරීමේ වර්තමාන වටිනාකම නැවත ගණනය කිරීම ;

(ඈ) වත්කම් සහ වගකීම්වල වර්තමාන වටිනාකම අතර වෙනස වශයෙන් එක් එක් අවස්ථාව යටතේ වූ අතිරික්තයේ වටිනාකම ගණනය කිරීම ; සහ

(ඉ) වැඩිවන සහ අඩුවන පොළී අනුපාතික අවස්ථාවන් යටතේ අතිරික්තයේ අඩු කිරීම් තීරණය කිරීම.

(2) (3) වන ඡේදයේ සඳහන් විධිවිධානවලට යටත්ව, පොළී අනුපාතික අවදානම් ගාස්තුව, වැඩිවන සහ අඩුවන පොළී අනුපාතක අවස්ථාවන් යටතේ අතිරික්තය අඩුවීමේ වඩා ඉහළ අගය වේ.

(3) කම්පන අවස්ථා දෙකම යටතේ අතිරික්තය වැඩිවීමක් සිදුවේ නම්, එවිට අවදානම් ගාස්තුව ශුන්‍ය වේ.

(4) ස්ථාවර තැන්පතු වල අනුපාතික බැඳුම්කර, සහ කොටස් සහ සහතික නොකළ වගකීම් වැනි පොළී අනුපාතික සඳහා සංවේදී නොවන වත්කම් සහ වගකීම් සඳහා වූ මුදල් සංවරණ, පොළී අනුපාතික අවදානම් ගාස්තු ගණනය කිරීමේ දී ඇතුළත් කර නොමැත.

(5) (6) (7) සහ (8) වන ඡේදවල සඳහන් විධිවිධානවලට යටත්ව, වැඩිවන සහ අඩුවන පොළී අනුපාතික අවස්ථාවන් ලබා ගැනීම සඳහා අවදානම් මුක්ත පොළී අනුපාතික ඉපයුම් වක්‍රය සඳහා සම්මත ඉහළ කම්පන සහ පහළ කම්පන ක්‍රමවේදයක් අදාළ කර ගනු ලැබිය යුතු ය.

(6) ඉහළ අවධාරණ සාධක SUP(t) සහ පහළ අවධාරණ සාධක Sdown(t) 8 වන වගුවේ එක් එක් කල්පිරීම "t" සඳහා නිශ්චිතව දක්වා ඇති අවස්ථාවක දී, අවදානම් උච්චාවචන කාලසීමා ව්‍යුහයන්, අවදානම් නිදහස් පොළී අනුපාතික වක්‍රය (I+SUP) සහ (I-Sdown) මගින් ගුණකිරීමෙන් උපචිත විය යුතු ය.

(7) 8 වන වගුවේ නිශ්චිතව දක්වා ඇති ආතති සාධක නොතකා පහළ අවස්ථාවක පොළී අනුපාතිකවල පරම වෙනස් වීම් අවම වශයෙන් 1% ක් විය යුතු ය.

(8) ආතති නොවූ අනුපාතිකය 1% වඩා අඩුවන අවස්ථාවක දී, පහළ බැසීමේ අවස්ථාවල කම්පන අනුපාතිකය 0% විය යුතු ය.

8 වන වගුව

අවදානම් රහිත පොළී අනුපාතික වක්‍ර කම්පන සාධක

කල්පිරීම (අවුරුදු)	ඉහළට යොමු වූ කම්පන සාධක (t)	පහළට යොමු වූ කම්පන සාධක (t)
0.25	70%	75%
0.5	70%	75%
1	70%	75%
2	70%	65%
3	64%	56%
4	59%	50%
5	55%	46%
6	52%	42%
7	49%	39%
8	47%	36%
9	44%	33%
10	42%	31%
11	39%	30%
12	37%	29%
13	35%	28%
14	34%	28%
15	33%	27%
16	31%	28%
17	30%	28%
18	29%	28%
19	27%	29%

8 වන වගුව (සම්බන්ධිතයි)

අවදානම් රහිත පොලී අනුපාතික වක්‍ර කම්පන සාධක

කල්පිරීම (අවුරුදු)	ඉහළට යොමු වූ කම්පන සාධක (t)	පහළට යොමු වූ කම්පන සාධක (t)
20	26%	29%
21	26%	29%
22	26%	30%
23	26%	30%
24	26%	30%
25 - 29	26%	30%
30 සහ ඊට වැඩි	25%	30%

53. (1) පහත දැක්වෙන පරිදි ණය අවදානම් සඳහා යටත් වන පොලී අනුපාතික සංවේදී වත්කම් සම්බන්ධයෙන් සෑම රක්ෂණකරුවකු ම විසින් ණය පැතිරීම් අවදානම් ගාස්තුවක් නිශ්චය කරනු ලැබිය යුතු ය.

(2) (7) වන ඡේදයේ විධිවිධානවලට යටත් ව සෑම රක්ෂණකරුවකු ම විසින් උපරිත වූ වර්තමාන ඉපයුම් මැන බැලීම මගින්, පොලී අනුපාතික සංවේදී සහ ණය අවදානම් දරන වත්කම් එක්ව ගත්කළ අවදානම් මුක්ත පොලී අනුපාතිකයට අතිරික්ත වූ සාමාන්‍ය ණය විසුරුම නිශ්චය කළ යුතු ය.

(3) සෑම රක්ෂණකරුවකු ම විසින් 32 වන රීතිය මගින් නියම කර ඇති අවදානම් මුක්ත පොලී අනුපාතික ඉපයීම් චක්‍රය සඳහා (2) වන ඡේදය යටතේ නිශ්චය කරනු ලබන සාමාන්‍ය ණය විසුරුම එකතු කිරීම මගින් "අවදානම්" ඉපයුම් චක්‍රයක් නිශ්චය කරනු ලැබිය යුතු ය.

(4) ණය අවදානම් වත්කම් සඳහා වූ මුදල් සංවරණ "අවදානම්" ඉපයීම් චක්‍රය භාවිතා කරමින් වට්ටම් කරනු ලබන අවස්ථාවක දී සහ වගකීම් සහ ණය අවදානම් දරනු නොලබන වත්කම් සඳහා මුදල් සංවරණ අවදානම් මුක්ත පොලී අනුපාතික ඉපයීම් චක්‍රය භාවිතා කරමින් වට්ටම් කරනු ලබන අවස්ථාවක දී, වැඩිවන පොලී අනුපාතික අවස්ථාවන් යටතේ සහ අඩුවන පොලී අනුපාතික අවස්ථා යටතේ, සෑම රක්ෂණකරුවකු ම විසින් සහතික කළ වගකීම් සඳහා වූ ශුද්ධ වගකීම් මුදල් සංවරණ සඳහා වූ වර්තමාන අගය සහ පොලී අනුපාතික සංවේදී වත්කම් සඳහා වූ මුදල් සංවරණවල වර්තමාන අගය අතර වෙනස ගණනය කරනු ලැබිය යුතු ය.

(5) වැඩිවන සහ අඩුවන පොලී අනුපාතික අවස්ථා, 8 වන වගුවේ සඳහන් කම්පන සාධක භාවිත කිරීම තුළින් "අවදානම්" ඉපයීම් චක්‍රය සහ අවදානම් මුක්ත පොලී අනුපාතික චක්‍රය වෙනස් කිරීම මගින් නිශ්චය කරනු ලැබිය යුතු ය.

(6) ණය විසුරුම් අවදානම් මුදල් ප්‍රමාණය යනු, වැඩිවන සහ අඩුවන අනුපාතික අවස්ථාවන් යටතේ සිදුවන වඩා විශාල අතිරික්ත අඩුවීම වේ.

(7) විකල්පයක් වශයෙන්, අවදානම් ඉපයීම් චක්‍රයක් නිශ්චය කරමින් අනුපාතික සමූහ වැඩිකිරීම හා අඩුකිරීම තීරණය කිරීම සඳහා ගොනු කරමින් ඉහත කී ක්‍රමවේදය භාවිතා කරමින් එක් එක් වත්කම් සඳහා වෙන වෙනම ණය විසුරුම් නිශ්චය කිරීම මගින් ණය අවදානම් දරනු ලබන වත්කම් සම්බන්ධයෙන් වූ වත්කම් මුදල් ප්‍රමාණවල වර්තමාන වටිනාකම සෑම රක්ෂණකරුවකු ම විසින් ගණනය කරනු ලැබිය හැකි ය.

(8) ණය විසුරුම් අවදානම් ගාස්තුව යනු බිංදුව සහ 52 වන රීතිය යටතේ ගණනය කරන ලද පොලී අනුපාත අවදානම් ගාස්තුවත්, ණය විසුරුම් අවදානම් මුදල් ප්‍රමාණයත් අතර වෙනසෙහි ඉහළ අගය වේ.

54. (1) සෑම රක්ෂණකරුවකු ම විසින් සම කොටස් අවදානම් සාධකය 9 වන වගුවේ නිශ්චිතව දක්වා ඇති ආවේශය වත්කම් වල අගයට අදාළ කොට එමගින් ඇතිවන ප්‍රතිඵලය එකතු කිරීම මගින් සමකොටස් අවදානම් ගාස්තුව ගණනය කළ යුතු ය.

(2) සම කොටස් අවදානම් ගාස්තුව ගණනය කිරීමේ කාර්යය සඳහා, සාපේක්ෂ පුද්ගලයන් වෙත කරනු ලබන ආයෝජන සම කොටස් ආයෝජන ලෙස සලකනු ලැබිය යුතු ය.

9 වන වගුව

සමකොටස් අවදානම් සාධක

බලපත්‍රලාභී ව්‍යාපාර වෙළඳපොළක ලැයිස්තු ගත කරන ලද කොටස්	35%
බලපත්‍රලාභී ව්‍යාපාර වෙළඳපොළක ලැයිස්තුගත කරන ලද, සාපේක්ෂ පුද්ගලයන් වෙත කරනු ලබන ආයෝජන	35%
ලැයිස්තු ගත නොකළ පුද්ගලික සමකොටස්	45%

55. (1) සෑම රක්ෂණකරුවකු ම විසින් දේපල සඳහා වූ වෙළඳපොල මිලෙහි වෙනස්වීම් සඳහා සංවේදී වන්නා වූ අවේශය වත්කම් සඳහා දේපල අවදානම් ගාස්තුවක් ගණනය කරනු ලැබිය යුතු ය.

(2) (1) වන ඡේදයේ කාර්යය සඳහා, වත්කම 61 වන රීතියේ සඳහන් ආකාරයට හැර (මෙහෙයුම් අවදානම් ප්‍රාග්ධන ගාස්තුව) වෙනත් රීතියක් යටතේ අවදානම් හේතුවකට යටත් වේ නම් මිස, පහත දැක්වෙන වත්කම් දේපල වශයෙන් සලකනු ලැබිය යුතු ය:-

(අ) ඉඩම් ගොඩනැගිලි, සහ වෙනත් නිශ්චල දේපළ අයිතිවාසිකම් ; සහ

(ආ) දේපළ දරීම් මගින් කාලීන ආදායම් ජනනය කරන්නා වූ දේපල වෙළඳ සමාගම්වල සෘජු හෝ වක්‍ර සහභාගීත්වය.

(3) සෑම රක්ෂණකරුවකු ම විසින් 25% ක දේපල අවදානම් සාධකයක් දේපල වටිනාකම සඳහා අදාළ කොටගත යුතු අතර එහි ප්‍රතිඵල වශයෙන් ලැබෙන මුදල් ප්‍රමාණය දේපල අවදානම් ගාස්තු සැකසීම සඳහා එකට එක් කරනු ලැබිය යුතු ය.

56. සෑම රක්ෂණකරුවකු ම විසින් තම රන් අවදානම් ගාස්තුව නිශ්චය කිරීම පිණිස ස්වකීය ආවේශය රන් වත්කම්වල මුළු වටිනාකම සඳහා 15% ක් වූ රන් අවදානම් සාධකයක් අදාළ කර ගනු ලැබිය යුතු ය.

57. (1) ආවේශය අනෙහි අරමුදල් සහ ඒකක භාර සඳහා සෑම රක්ෂණකරුවකු ම විසින් 10 වන වගුවේ නිශ්චිතව දක්වා ඇති පරිදි අරමුදලේ හෝ අරමුදල් කොටසක් යටතේ ඇති පාදක වත්කම් සඳහා අවදානම් සාධක අදාළ කර ගනු ලැබිය යුතු ය.

(2) පාදක වත්කම්වල වටිනාකම, අරමුදල් කළමනාකරු විසින් සපයනු ලබන වෙළඳපල අගය මත පදනම්ව තක්සේරු දිනයට අදාළව නිශ්චය කරනු ලැබිය යුතු ය.

(3) ඒකක භාරය සහ අනෙහි අරමුදල් අවදානම් ගාස්තුව සකස් කිරීම සඳහා සෑම රක්ෂණකරුවකු ම විසින් එක් එක් ඒකක භාරය සහ අනෙහි අරමුදල් පිළිබඳ ප්‍රතිඵල වශයෙන් ලැබෙන මුදල එකට එකතු කළ යුතු ය.

10 වන වගුව

ඒකක භාර අනෙහි අරමුදල් සඳහා වූ අවදානම් සාධක

රජය විසින් සහතික කරන ලද රජයේ සුරක්ෂිතත් සහ ණය සුරක්ෂිතත්/තැන්පතු	0.0%
මුදල් ඇතුළු මුදල් වෙළඳපොල උපකරණ	1.6%
සාමාන්‍ය කොටස්	35.0%
ණය සුරක්ෂිතත් සහ සංස්ථායී ණය	4.0%
දේපල (55 වන රීතියේ අර්ථ නිරූපිත ආකාරයට)	25.0%
වෙනත්	15.0%

58. (1) සාමාන්‍ය රක්ෂණකරුවන් විසින් පහත දැක්වෙන පරිදි හිමිකම්පෑම් වගකීම සහ රක්ෂණ වාරික වගකීම සඳහා වූ අවදානම් ගාස්තු එකට එක් කිරීම මගින් වගකීම් අවදානම් ප්‍රාග්ධන ගාස්තුවක් ගණනය කරනු ලැබිය යුතු ය.

(2) සෑම රක්ෂණකරුවකු ම විසින් 11 වන වගුවේ 2 වන තීරයේ නිශ්චිතය දක්වා ඇති අනුරූපී රක්ෂණ වාරික වගකීම් අවදානම් සාධකය මගින් 75% ක් වූ විශ්වාසනීයත්ව කාල සීමාවක දී තීරණය කරනු ලබන ශුද්ධ අවසන් නොවූ අවදානම් සංචිතය (URR) ගුණ කිරීම මගින් එක් එක් සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර උපපංති සඳහා වූ රක්ෂණවාරික වගකීම් අවදානම් ගාස්තු වෙන වෙනම නිශ්චය කරනු ලැබිය යුතු ය.

(3) සෑම පොදු රක්ෂණකරුවකු ම විසින් 11 වන වගුවේ 3 වන තීරයේ නිශ්චිතව දක්වා ඇති අනුරූපී හිමිකම් වගකීම් අවදානම් සාධකයෙන් ශුද්ධ හිමිකම් වගකීම් ගුණ කිරීම මගින් එක් එක් සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර උපපංති සඳහා වූ හිමිකම් වගකීම් අවදානම් ගාස්තු වෙන වෙනම නිශ්චය කරනු ලැබිය යුතු ය.

11 වන වගුව

රක්ෂණ වාරික වගකීම සහ හිමිකම්පෑම් වගකීම් අවදානම් ගාස්තු පිළිබඳ අවදානම් සාධක

ව්‍යාපාර කාණ්ඩය	රක්ෂණ වාරික වගකීම් අවදානම් සාධකය	හිමිකම් වගකීම් අවදානම් සාධකය
අ. ඉහළ වලයතාව (වෙනස් වන සුලු බව)		
වගකීම් රක්ෂණ (මහජන, නිෂ්පාදන, සේවා යෝජක, වෘත්තීය හානි පූර්ණය වැනි)	36%	30%
ගුවන් සහ සමුද්‍ර බඳ		
වෙනත් වගකීම් (මෝටර් වාහන හැර)		
ආ. මධ්‍යම වලයතාව		
නැව් භාණ්ඩ	30%	25%
ඉංජිනේරු		
මෝටර් වාහන වගකීම		
සේවක වන්දි		
ඇ. අඩු වලයතාව		
ගිනි	24%	20%
මෝටර් වාහන අලාභ හෝ පාඩු		
පුද්ගල අනතුරු		
සෞඛ්‍ය		
වෙනත් (වගකීම් නොවන)		

59. (1) (2), (3), (4) සහ (5) වන ඡේදවල සඳහන් විධිවිධානවලට යටත්ව, දීර්ඝ කාලීන රක්ෂණකරුවන් විසින් පහත දැක්වෙන සූත්‍රය භාවිතා කරමින් දීර්ඝ කාලීන රක්ෂණ ව්‍යාපාරයේ එක් එක් උප - කාණ්ඩ සඳහා වූ වගකීම් අවදානම් ප්‍රාග්ධන ගාස්තු ගණනය කළ යුතු ය :-

වගකීම් අවදානම් ප්‍රාග්ධන ගාස්තුව $= V^*$ යනු 12 වන වගුවේ නිශ්චිතව දක්වා ඇති අවදානම් සාධක භාවිතා කරමින් ගණනය කරනු ලබන දීර්ඝ කාලීන රක්ෂණ වගකීම්වල ගලපන ලද අගය වන අවස්ථාවක දී (V^* - පාදක අවස්ථාවන් යටතේ වූ වගකීම් වටිනාකම).

(2) V^* අගය නිශ්චය කිරීමේ දී රක්ෂණකරු විසින් 44(2) සහ (3) වන ඊතියේ දක්වා ඇති ක්‍රමවේදය භාවිතා කළ යුතු ය.

(3) (12 වන වගුවේ නිශ්චිතව දක්වා ඇති පරිදි) යම් රක්ෂණ ඔප්පු වර්ගයක් සඳහා තෝරා ගෙන ඇති දිශාව දෙසට, සියලු අවදානම් සාධක එකවර අවධාරණය කිරීම මගින් එක් එක් රක්ෂණ ඔප්පුවෙන් ඔප්පුව යන පදනම මත V^* අගය ගණනය කරනු ලැබිය යුතු ය.

(4) සෑම රක්ෂණකරුවකු ම විසින් එම නිෂ්පාදන වර්ගයේ සියලු රක්ෂණ ඔප්පු සඳහා එම සාධක ම භාවිතා කළ යුතු ය.

(5) සහභාගිත්ව රක්ෂණ ඔප්පු සඳහා පාදක සිදුවීම් යටතේ වූ V^* අගය සහ වගකීම් අගය (එනම් BE වගකීම +RM), සහතික කළ වගකීම් සඳහා පමණක් අදාළ වේ.

12 වන වගුව

V^* ගණනය කිරීම සඳහා වූ අවධාරණ ආතති සාධක

තක්සේරු පරාමිතීන්	රක්ෂණ ඔප්පු වර්ගය	V^* අගය නිශ්චය කිරීම සඳහා වූ ආතති සාධක
මියයෑම (වාර්ෂික නොවන)	(i) සහතික කළ රක්ෂණ වාරිකය	BE උපකල්පනවලින් $\pm 20\%$
	(ii) සහතික නොකළ රක්ෂණ වාරිකය	BE උපකල්පනවලින් $\pm 15\%$
මියයෑම (වාර්ෂික)		-25%
පූර්ණ සහ ස්ථීර අශක්ෂ්‍යතාවය සහ බරපතල රෝගාබාධ	(i) සහතික කළ * රක්ෂණ වාරිකය	BE අශක්ෂ්‍යතා උපකල්පනවලින් $\pm 35\%$ සහ ආපසු ලබා ගැනීමේ උපකල්පන වල දී 30% අඩු කිරීම

12 වන වගුව (සම්බන්ධිතයි)

V* ගණනය කිරීම සඳහා වූ අවධාරණ ආතති සාධක

තක්සේරු පරාමිතින්	රක්ෂණ ඔප්පු වර්ගය	V* අගය නිශ්චය කිරීම සඳහා වූ ආතති සාධක
	(i) සහතික නොකළ රක්ෂණ වාරිකය	BE අභ්‍යන්තර උපකල්පනවලින් $\pm 30\%$ සහ ආපසු ලබා ගැනීම් උපකල්පනවල දී 25% අඩු කිරීම
අලුත් කිරීමේ වියදම්		BE උපකල්පනවලින් $+ 20\%$ ක්
අඛණ්ඩ පැවතීම		BE උපකල්පනවලින් $\pm 50\%$ ක්

සටහන :- සහතික කළ යන්නෙන්, අවුරුදු 3 ක් හෝ ඊට වැඩි කාලයක් සඳහා සහතික කළ ලෙස අදහස් වේ.

60. (1) (3) වන ඡේදයේ සඳහන් විධිවිධානවලට යටත්ව, දීර්ඝ කාලීන රක්ෂණකරුවන් විසින් RCR සඳහා ඉහළ සීමාවක් සකස් කිරීම පිණිස පවාරණ වටිනාකම් ප්‍රාග්ධන ගාස්තුවක් (“SVCC”) අදාළ කරනු ලැබිය යුතු ය.

(2) රක්ෂණ ඔප්පු වගකීම් BE වගකීම + RM වශයෙන් ගණනය කරනු ලබන අවස්ථාවක දී, SVCC ගාස්තුව, වනුයේ බලාත්මක පවතින රක්ෂණ ඔප්පුවල පවාරණ වටිනාකම් වල එකතු අගයන් රක්ෂණ ඔප්පු වටිනාකම්වල එකතුව අඩු කළ විට ලැබෙන අගය සහ බිඳුව යන්නෙන් වඩා වැඩි අගය වේ.

(3) (4) සහ (5) වන ඡේදවල සඳහන් විධිවිධානවලට යටත්ව, සහභාගී රක්ෂණ ඔප්පු, සහභාගී නොවන රක්ෂණ ඔප්පු සහ ඒකකවලට සම්බන්ධිත දීර්ඝ කාලීන රක්ෂණ ඔප්පු සඳහා ගාස්තුව SVCC වෙත වෙනම නිශ්චය කොට, එකට එකතු කළ යුතු ය.

(4) ඒකක සම්බන්ධිත දීර්ඝ කාලීන රක්ෂණ ඔප්පු සම්බන්ධයෙන් වනවිට, තක්සේරු දිනය වනවිට සහතිකකළ පැවරුම් අගයන් එකතුවක් වශයෙන් ගත් ඒකක අරමුදල් වටිනාකම් සහ ඒකක නොවන සම්බන්ධිත වගකීම් ඉක්මවා යන්නේ නම් පමණක්, SVCC අදාළ වේ.

(5) තවමත් පැවරුම් අගයක් අත්කර ගැනීමට පවතින රක්ෂණ ඔප්පු සඳහා හෝ රක්ෂණ ඔප්පු වගකීම සෘණවන අවස්ථාවක දී, SVCC නිශ්චය කිරීමේ දී පැවරුම් අගය ශුන්‍ය ලෙස ගනු ලැබිය යුතු ය.

61. දීර්ඝ කාලීන වගකීම් නිශ්චය කළ යුත්තේ යම් වත්කම්වල වටිනාකමට අදාළව ද, එකී වත්කම් ඇතුළුව රක්ෂණ අරමුදලක හෝ කොටස් හිමියන්ගේ අරමුදලක දරනු ලබන ආවේශ්‍ය හෝ ආවේශ්‍ය නොවන සහ අභ්‍යන්තර හෝ බාහිර ලෙස දරනු ලබන රක්ෂණකරුවන් සියලු වත්කම්වල වටිනාකමින් 1% ක් වූ මෙහෙයුම් අවදානම් ප්‍රාග්ධන ගාස්තුවක් සෑම රක්ෂණකරුවකු ම විසින් ගණනය කරනු ලැබිය යුතු ය.

VIII කොටස

සාමාන්‍ය විධිවිධාන

62. පද සම්බන්ධය අනුව අන්‍යාර්ථයක් අවශ්‍ය වේ නම් මිස :-

“පනත” යන්නෙන් 2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත අදහස් වේ ;

“වත්කම් සුරැකුම්පත්” යන්නෙන්, සුරැකුම්පත් දරන්නන්ට ලාභය නියමිත වේලාවට බෙදා හැරීම හෝ සැපයීම සඳහා සකස් වූ ද, ස්වකීය නියමයන්ට අනුව යම් අයිතීන් හෝ වෙනත් වත්කම් සමග යම් නිශ්චිත කාලයක් තුළ මුදල් බවට පරිවර්තනය වන්නාවූ ද මූලික වශයෙන් විශ්වාසනීය සංචිත ලැබුම් හෝ වෙනත් මූල්‍ය වත්කම්වලින් ලැබෙන මුදල් සංචරණ මගින් සේවා සැපයුම් ලබන්නා වූ ද සුරැකුම්පත් අදහස් වේ ;

“BE” යන්නෙන් හොඳම ඇස්තමේන්තුව (Best Estimate) අදහස් වේ ;

“මණ්ඩලය” යන්නෙන් පනතේ 2 වන වගන්තිය යටතේ පිහිටුවනු ලැබූ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය අදහස් වේ ;

“ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතය” යන්නෙන් රක්ෂණකරුවකුගේ ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතය එනම් ප්‍රතිශතයක් වශයෙන් ප්‍රකාශිත TAC අගය RCR අගයට දරන්නා වූ අනුපාතය අදහස් වේ ;

“CL” යන්නෙන් හිමිකම් පැමි වගකීම අදහස් වේ ;

“සමාගම” යන්නෙන් 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාගත කරනු ලැබූ යම් සමාගමක් අදහස් වේ ;

“ආවේශ්‍ය නොවන වත්කම්” යන්නෙන් ආවේශ්‍ය නොවන වත්කම් අදහස් වේ ;

“බලපත්‍රලාභී මූල්‍ය සමාගම” යන්නෙන් මූල්‍ය ව්‍යාපාර පනතේ අර්ථානුකූලව මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යෑම සඳහා 2011 අංක 42 දරන මූල්‍ය ව්‍යාපාර පනත යටතේ බලපත්‍ර ලබා දී ඇති යම් සමාගමක් අදහස් වේ ;

“බලපත්‍රලාභී විශේෂිත බැංකුව” යන්නෙන් 1988 අංක 30 දරන බැංකු පනත යටතේ විශේෂිත බැංකුවක් වශයෙන් බලපත්‍රලැබූ යම් ආයතනයක් අදහස් වේ ;

“දීර්ඝ කාලීන රක්ෂණ අරමුදල” යන්නෙන් පනතේ 38 වන වගන්තිය යටතේ පවත්වාගෙන යනු ලබන රක්ෂණ අරමුදල අදහස් වේ ;

“MCR” යන්නෙන් 4 වන රීතිය මගින් නියම කර ඇති අවම ප්‍රාග්ධනය අදහස් වේ ;

“අලෙවි සංගතතා තක්සේරුව” යන්නෙන් වෙළඳපල වටිනාකම මත වත්කම් හෝ වගකීම් තක්සේරු කිරීමක් හෝ වෙළඳපල අගයක් සාධාරණ ලෙස විමසා බැලිය නොහැකි අවස්ථාවක දී, අලෙවිකරණ ආකෘති ප්‍රවේශයක් භාවිතා කරමින් කරනු ලබන තක්සේරු කිරීමක් හෝ අදහස් වේ ;

“බහුපාර්ශ්වික නියෝජිත ආයතනය” යන්නෙන්, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හෝ මණ්ඩලය විසින් අනුමත කරනු ලබන වෙනත් සමාන ආයතනයක් හෝ අදහස් වේ ;

“අන්‍යෝන්‍ය අරමුදල” යන්නෙන් සුරකුම්පත් මිලදී ගැනීම සඳහා බොහෝ ආයෝජකයන්ගෙන් මුදල් එක් රැස් කරනු ලබන්නා වූ (සම්බාධක අරමුදලක් හෝ ඒකක භාරයක් නොවන්නා වූ) වෘත්තීයමය ලෙස කළමනාකරණය කරන ලද සහ විධිමත් කරන ලද සීමාරහිත සමූහ ආයෝජන වාහකයක් අදහස් වේ ;

“PL” යන්නෙන් රක්ෂණ වාරික වගකීම (Premium Liability) අදහස් වේ ;

“RCR” යන්නෙන් මෙම රීති ප්‍රකාරව තක්සේරු කරනු ලබන සහ නිශ්චය කරනු ලබන අවදානම් ප්‍රාග්ධන ගාස්තුවේ මුළු මුදල අදහස් වේ ;

“RCAR” යන්නෙන් 3 වන රීතිය මගින් නියම කර ඇති CAR අදහස් වේ ;

“පිළිගත් ඇපකරු” යන්නෙන්, ශ්‍රී ලංකා රජය, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන තක්සේරු කිරීමක් දරන්නාවූ යම් විදේශ රටක මහ බැංකුවක්, මණ්ඩලය විසින් අනුමත කරනු ලබන ආයෝජන ශ්‍රේණි තක්සේරු කිරීමක් පවත්වාගෙන යනු ලබන බහුපාර්ශ්වික නියෝජිත ආයතනයක් හෝ වෙනත් යම් ආයතනයක් අදහස් වේ ;

“සාපේක්ෂ පුද්ගලයා” යන්නට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවල සඳහන් අර්ථයම තිබිය යුත්තේ ය ;

“RM” යන්නෙන් අහිතකර ලෙස මාර්ගය වෙනස් කිරීම් සඳහා වූ අවදානම් ආන්තිකය අදහස් වේ ;

“කොටස් හිමියන්ගේ අරමුදල” යන්නෙන් ;

(අ) නිකුත් කළ සහ සම්පූර්ණයෙන් ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ;

(ආ) (අ) තුළින් උපවිච්චන කොටස් රක්ෂණ වාරික මුදල් ; සහ

(ඇ) (බෙදාහැරිය නොහැකි හෝ බාධක සහිත සංචිත හැර) කොටස් හිමියන් සඳහා බෙදා හැරිය යුතු රඳවාගනු ලබන ලාභ සහිත සංචිත ;

අදහස් වේ ;

“2012, නුබුන්වත් ආන්තිකය (දීර්ඝ කාලීන රක්ෂණ) රීති” යන්නෙන්, 2002 සැප්තැම්බර් මස 24 දින අංක 1255/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ 2002, නුබුන්වත් ආන්තික (දීර්ඝ කාලීන රක්ෂණ) රීති අදහස් වේ ;

“2004, නුබුන්වත් ආන්තික (සාමාන්‍ය රක්ෂණ) රීති” යන්නෙන්, 2004 මැයි මස 17 වන දින අංක 1341/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ “2004, නුබුන්වත් ආන්තික (සාමාන්‍ය රක්ෂණ) රීති” අදහස් වේ ;

“ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති” යන්නෙන්, SLFRS සහ LKAS (SLFRS යනු ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති (IFRS) වලට අනුරූප වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වේ. LKAS යනු ජාත්‍යන්තර ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුරූප වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති වේ) විසින් කලින්කල නියම කරනු ලබන ගිණුම්කරණ ප්‍රමිතිවලින් සමන්විත වූ, 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම්කරණ සහ විගණක ප්‍රමිති පනත යටතේ පිළිගත් ගිණුම්කරණ ප්‍රමිති අදහස් වේ ;

“පවත්නා මුළු ප්‍රාග්ධන (TAC)” යන්නෙන්, RCR සහ MCR ආවරණය කිරීම සඳහා පවත්නා වූ ද 9 සිට 13 දක්වා වූ රීති ප්‍රකාරව තක්සේරු කොට නිශ්චය කරනු ලබන්නාවූ ද රක්ෂණකරුවකු විසින් දරනු ලබන පවත්නා සමපූර්ණ ප්‍රාග්ධනය අදහස් වේ ;

“1 වන ශ්‍රේණියේ ප්‍රාග්ධනය” යන්නෙන්, 10 වන රීතියේ නිශ්චිතව දක්වා ඇති ආකාරයට ක්‍රියාත්මකව පවතිද්දී සහ වසා නිම කිරීමේ දී යන අවස්ථා දෙකේදීම සියලු විට රක්ෂණකරුවකුගේ පාඩු ආවරණය කිරීම සඳහා සම්පූර්ණයෙන් පවතින ස්ථිර ප්‍රාග්ධනය අදහස් වේ ;

“2 වන ශ්‍රේණියේ ප්‍රාග්ධනය” යන්නෙන්, 1 වන ශ්‍රේණියේ ප්‍රාග්ධනයේ පවතින ඇතැම් අන්තර්ග්‍රහණ ලක්ෂණ නොමැති වුව ද, 11 වන රීතියේ නිශ්චිතව දක්වා ඇති පරිදි ක්‍රියාත්මකව පවතිද්දී හෝ වසා නිම කිරීමේ දී යම්තාක් දුරට පාඩු අන්තර්ග්‍රහණය කිරීම් පෙන්නුම් කරන ප්‍රාග්ධනය වේ ;

“ඒකක භාරය” යන්නෙන්, 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පනත යටතේ බලපත්‍ර ප්‍රදානය කර ඇති සමාගමක් විසින් කළමනාකරණය කරනු ලබන එකී පනතේ අර්ථානුකූලව යම් ඒකක භාරයක් හෝ මණ්ඩලය විසින් අනුමත කරනු ලබන ශ්‍රී ලංකාවෙන් පිටත ඒකක භාරයක් අදහස් වේ ;

“UPR” යන්නෙන්, නොඉපැයූ රක්ෂණ වාරික සංචිතය අදහස් වේ ; සහ

“URR” යන්නෙන්, කල් අවසන් නොවූ අවදානම් සංචිතය අදහස් වේ.

63. 2002 ණය ගෙවීමේ හැකියාවේ සීමා (දීර්ඝ කාලීන රක්ෂණ) රීති සහ 2004 ණය ගෙවීමේ හැකියාවේ සීමා (සාමාන්‍ය රක්ෂණ) රීති 2015 දෙසැම්බර් මස 31 දින සිට බලපැවැත්වෙන පරිදි පරිච්ඡින්න කරනු ලැබේ.

15 වන රීතිය

උපලේඛනය

“අ” කොටස

ණය තක්සේරු කිරීමේ නියෝජිත ආයතනය	ආස්ථිත්ව හෝ සුරකුම්පත්වල අවම ජාත්‍යන්තර තක්සේරුව	කෙටි කාලීන සුරකුම්පත්වල (එක් අවුරුද්දකට අඩු) කෙටි කාලීන අවම ජාත්‍යන්තර තක්සේරුව
(1) මුඩිස් ඉන්වෙස්ටර් සර්විස්	Baa 3	P3
(2) ස්ටැන්ඩර්ඩ් ඇන්ඩ් පුරස් කෝර්පරේෂන්	BBB -	A3
(3) ෆිච් රේටිංස්	BBB -	F3
(4) ඒ. එම්. බෙස්ට් සමාගම	bbb -	AMB - 3

“ආ” කොටස

ණය තක්සේරු කිරීමේ නියෝජිත ආයතනය	ආස්ථිත්ව හෝ සුරකුම්පත්වල අවම තක්සේරුව	කෙටි කාලීන සුරකුම්පත්වල (එක් අවුරුද්දකට අඩු) අවම තක්සේරුව
(1) ෆිච් රේටිංස් (ලංකා) ලිමිටඩ්	BBB - (lka)	F3 (lka)